

பாண்டிச்சேரி  
பாழும்பாணம் 62.5 km  
MAFFNA  
முல்லைத்தீவு 52.5 km  
MULAITIVU  
RDA

வார்டிங் வார்டிங் 2011



மியூம் ஓஃதேர் குபுதேன கார்காண்ட

“ලෝක තත්ත්වයේ ඉංජිනේරුමය ආයතනයක් කරා”

ම.ඉ.උ.කා හි මෙහෙවර

මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රශස්ත ශුභ සිද්ධිය සඳහා සම්පත් උපරිම අයුරින් පරිහරණය කිරීම උදෙසා දක්වන ලද දායකත්වය වෙනුවෙන් පුදනු ලැබූ, ඉහළ අභිප්‍රේරණයක් සහිත පුහුණු හා දක්ෂ ශ්‍රම බලකායක් සමඟින් නූතන තාක්ෂණ විධික්‍රම යොදා ගනිමින් ඉංජිනේරුමය කාර්යයන්හි, ගෘහ නිර්මාණ සහ ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත්පත් කර ගනිමින් ලෝක මට්ටමේ ඉංජිනේරුමය ආයතනයක් කරා ගමන් කිරීමයි.

## ඉලක්ක අභිබවා යෑමට ඔඳවැඩුණු..



ඉලකා - මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ක්‍රියාකාරීත්වයෙන් බහු ආයතනික, ප්‍රවේශයෙන් පුරෝගාමී සහ, ඒ සියළු දේට ඉහළින් ඉදිරියට යෑමේ අභිලාශයෙන් යුත් අභිප්‍රේරිත වෘත්තිකයන් කණ්ඩායමකින් සැදුම්ලත් අග්‍රගණ්‍ය උපදේශන ආයතනයයි.

එම අභිප්‍රේරණය අතීතයත් සමඟින් පැමිණෙන්නකි - එම අතීතය දශක දෙකකටත් වඩා පෙර සිට මෙම දිවයිනෙහි මුහුණත නොමැකෙන සලකුණු රාශියක් තැබූ අතීතයකි: එම අතීතය වර්තමාන සංවර්ධිත ලෝකය අවදි කිරීමට අසිරු වූ කාලයේ වැජඹුණු අතීතයකි.



වාසනාවකට, එම නොමැකෙන සලකුණු එම දුරාතීතයේ දක්ෂ ඉංජිනේරුමය වික්‍රමයන්- ජීවය රහිත මෙවලම් මෙන් නොව අපගේ ශරීරයෙහි දිව යන යම් දෙයක් ලෙසින්..... අපව පෝෂණය කරමින්..... සහ අපගේ ආත්මයන්ට ජීවය ලබා දෙමින් තවමත් අප සමඟ පවතී. තවද එය අප විසින් තෝරා ගෙන ඇති පුරුෂයින්ගේ සහ ස්ත්‍රීන්ගේ අභිප්‍රේරණය වර්ධනය කරයි.

එවැනි අභිප්‍රේරණයන්ට මඉලකාහිදී අපි ජවය ලබා දෙමු.



මූල්‍යමය විශේෂණය

	2011		2010
	සමූහය	මඉලකා	මඉලකා
	රු.මි	රු.මි	රු.මි
ඉදිකිරීම් ආදායම	9,974	7,663	5,104
උපදේශන ආදායම	678	678	668
ඒකාබද්ධ ආදායම	10,652	8,341	5,772
දළ ලාභය	977	942	1,425
බදු පෙර ශුද්ධ ලාභය	367	361	666
බදු පසු ශුද්ධ ලාභය	203	199	416
මුළු වත්කම්	12,714	10,235	5,078
දායකත්ව ප්‍රාග්ධනය	-	500	500
මුළු සම කොටස්	1,152	1,149	931
මුළු සම කොටස් සමතුලිතතාව	12,714	10,235	5,078
වර්තමාන වත්කම්	11,922	9,464	4,621
වර්තමාන බැරකම්	11,301	8,847	3,971



**සභාපතිතුමාගේ පණිවුඩය**

අවුරුදු 30කට වඩා වැඩි කාලයක් මඉලකාහි සේවකයෙකු ලෙස සිටීම සහ වර්ෂ 2005 දෙසැම්බර් මස සිට සභාපතිවරයා ලෙස සම්බන්ධ වීම මා පෞද්ගලිකව ලැබූ වරප්‍රසාදයකි. 2011 වර්ෂයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාගේ කෘතඥතාව පිළිගැන්වීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ස්වාධීන ආයතනයක් ලෙස මෙම දිවයිනෙහි ඉංජිනේරු ක්ෂේත්‍ර දුරාවලියෙහි වසර හතළිහක පැවැත්මක් අප විසින් සම්පූර්ණ කර ඇත. අපගේ කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් ඒකාබද්ධ සේවාවන් නොවන්නට දිවයිනෙහි මෙවැනි ගෞරවනවිත තත්ත්වයකට පත්වීමට හෝ ජාත්‍යන්තර මට්ටමට අපගේ සේවාවන් ලබා දීමට නොහැකිවන්නට ඉඩ තිබිණි.

තීරණ ගැනීමේදී සහ කාර්යාංශයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමේදී අපගේ කළමනාකාරිත්වය ඉතා ඉහළ දක්ෂතා දක්වනු ලැබේ. සියළු ඉංජිනේරුමය ක්ෂේත්‍රවල කැපී පෙනෙන ජයග්‍රහණ අත්පත් කර ගැනීමට අපගේ කාර්යාංශය සමත් වී ඇත. කළමනාකාරිත්වයේ ඉංජිනේරුමය දර්ශනය සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරක කාර්ය මණ්ඩලයටද සමාන දක්ෂතා පවතී. සැබවින්ම මෙය මෙම ආයතනයේ විශාල ජයග්‍රහණයකි.

ප්‍රධාන කාර්යාල සංවර්ධනය මෑත අතීතයේ ව්‍යාපාර වර්ධනය පිළිබඳ නිහඬ සලකුණක් වැන්න. බොහොමයක් ව්‍යාපාර සහරා මාධ්‍ය හරහා සිදුකල ව්‍යාපාර කතිකාවන්වල සහ සම්මුඛ සාකච්ඡාවල අපගේ ආයතනය පිළිබඳ වාර්තා වී ඇත. නොකඩවා, පසු ගිය වර්ෂ 4 සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සහරාවක් වන LMD සහරාවේ ඉහළ කාර්ය සාධනයක් සහිත රජය සතු ව්‍යවසායන් 20 අතරේ අප ආයතනය ලැයිස්තු ගතවී ඇත.

මඉලකා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා අන්තර් ජාතික අංශය මගින් ඉතා වැදගත් ජයග්‍රහණ අත්පත් කර ගනිමින් සිටී. වෙනත් රටවල් ද ව්‍යාපාර අවස්ථා සඳහා අවධානය යොමු කර ඇති, බොහොමයක් දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල් සඳහා අන්තර් ජාතික අංශය මගින් අපගේ ඉංජිනේරුමය දක්ෂතා ලබා දෙනු ලැබේ. අපගේ වර්ධනය මගින් මූල්‍ය, ඉංජිනේරුමය, ගෘහ නිර්මාණ සහ වෙනත් තාක්ෂණික

ප්‍රවීණතාවයන්හි ඇති වූ විශාල ඉදිරි දියුණුව ඉංජිනේරුමය විසඳුම්වල අවශ්‍යතාව හැසිරවීම සඳහා හේතු වී ඇත.



අපගේ උපකාරක කාර්ය මණ්ඩලය මූල්‍ය කළමනාකාරිත්වය හෝ පරිපාලනයට හෝ පමණක් සීමා වී නොමැති අතර වෘත්තීමය නිමැවුම් සඳහා ඔවුන්ද වක්‍රව දායකත්වය ලබා දී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපට අවශ්‍ය වන්නේ මෙවැනි මානව සම්පත් වන අතර රටට සේවය ලබා දීම සඳහා කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාවෙහි ඉහළ යාමක් සිදු විය හැකි බව නියතය.

කාර්යාංශයෙහි කාර්යයන් සහ මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා ඔවුන්ගේ උපරිම ආධාරය සහ සහයෝගය ලබා දුන් අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට මාගේ ස්තූතිය පළ කරමි.

අපගේ කාර්ය මණ්ඩලයේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම සඳහා මාගේ අවංක කෘතඥතාව පළ කර සිටින අතර ඔවුන්ගේ දායකත්වය මිල කළ නොහැකි වී ඇත.

නිහාල් රූපසිංහ - ඉංජිනේරු සභාපති

**සාමාන්‍යාධිකාරීතුමාගේ පණිවුඩය**



වර්ෂ 2011 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන සඳහා මෙම පණිවුඩය ලබා දීම මාගේ සතුටට හේතු වේ.

ගෝලීය වශයෙන් සැලකීමේදී අවසන් වූ වර්ෂය තුළ ඇති වූ යම් ආර්ථික උත්තියක් අතරතුර ශ්‍රී ලංකාව දේශපාලනික ස්ථාවරත්වයක් සහ ආර්ථික වර්ධනයක් භුක්ති විඳින ලදී. යුද්ධය නිමාවීමත් සමඟම සංවර්ධනය සඳහා අවස්ථා ගණනාවක් උදා වී ඇති අතර වර්ෂය තුළදී ක්ෂේත්‍ර ගණනාවක රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන ඉහළ නැංවී ඇත. 2010 වර්ෂයේ සිට පවතින 8%ක ස්ථාවර ආර්ථික වර්ධනය පසු ගිය දශක 3 සඳහා වාර්තා වූ ඉහළම අගය වන අතර ඒ සඳහා සියළු ප්‍රධාන ආර්ථික අංශ ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත.

මෙම ආර්ථික පිබිදීම මගින් ලබා දුන් අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මඉළකා ඉතා හොඳින් ක්‍රියා කර ඇති අතර සැලසුම් කළ වර්ධන ප්‍රක්ෂේප සාක්ෂාත් කර ගනිමින් ඉතා සාර්ථක කාර්ය සාධනයක් සහිත වර්ෂයක් බවට පත් කර ගෙන ඇත. රජය සඳහා විශ්වාසදායී ඉංජිනේරු සේවා ලබා දෙනා ලෙස උතුරු පළාතේ පුනරුත්ථාපන/ නැවත ඉදිකිරීම් සහ මානුෂික ව්‍යාපෘති සිදු කිරීම තුළින් කාර්යාංශය ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරමින් පවතී. අපගේ සභාපතිතුමාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ආධාරයෙන් සහ අපගේ ඉංජිනේරුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ කැපවීම තුළින් උතුරු පළාතේ අතිවිශාල ව්‍යාපෘති භාර ගැනීම සඳහා වූ නව අභියෝගයන්ට සහ තරඟකාරීත්වය මඉළකා සාර්ථකව මුහුණදීමට සමත් වූ බව මා වාර්තා කරන්නේ ඉතාමත් සතුටෙනි. අතිවිශාල ව්‍යාපෘති යටතේ, ගැටුම් ඇති වූ ප්‍රදේශයේ හදිසි ව්‍යාපෘතිය (CARE), ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සැපයූ ව්‍යාපෘතිය සහ චීනයෙන් අරමුදල් සැපයූ A9 උතුරු මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය වර්ෂය තුළදී ආරම්භ කරන ලදී. උතුරු දුම්රිය මාර්ග සහ දකුණු දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති ද ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂිතය.

මූල්‍යමය වශයෙන්, ඒකාබද්ධ ආදායම් රු.බි. 8.3 දක්වා ඉහළ නැගී අතර දළ ලාභය රු.මි. 940කට ළඟා විය. කෙසේවෙතත්, ඉදිකිරීම් ද්‍රව්‍ය පිරිවැය පෙර වර්ෂවලට වඩා ඉහළ යෑම හේතුවෙන් 2010 වර්ෂයට සාපේක්ෂව ලාභය අඩු වී ඇත.

වර්ධන ප්‍රක්ෂේප සාක්ෂාත් කර ගැනීම සඳහා මඉළකා යාපනය, කිලිනොච්චිය, හම්බන්තොට සහ මොණරාගල ප්‍රාදේශීය කාර්යාල සහ සියළු උතුරු දිස්ත්‍රික්කවල මූලික කාර්යාල ආරම්භ කිරීම සමඟින් ඉඩම්, ගොඩනැගිලි, බර යන්ත්‍රසූත්‍ර සහ වාහන සඳහා විශාල ප්‍රාග්ධන ආයෝජන වියදමක් දරමින් සිටී. 2010 වර්ෂය හා සැලකීමේදී දේපල, පිරිසත සහ යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීම් 70% කින් වැඩි වී ඇත. එමඟින් 2011 වර්ෂයේ ජංගම නොවන වත්කම්වල වටිනාකම රු.මි.561.6ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව ප්‍රාග්ධන කාර්යයන් සඳහා රු.මි. 145ක් වැය කර ඇත.

සිත් ගන්නා සුළු දිරි ගැන්වීම් සමඟින් දක්ෂ ඉංජිනේරුවන් ආකර්ශණය කර ගැනීමටත් ඔවුන් රඳවා තබා ගැනීමටත් අදාළ ව්‍යාපෘති සඳහා එකට එක් කිරීමටත් මඉළකා සමත් වී ඇත. කාර්ය මණ්ඩල ධාරිතාවයන්, හැකියාවන් සහ රැකියා අභිවෘද්ධිය වැඩිදියුණු කිරීම සඳහා පුහුණුවීම් අවස්ථා ඉහළ නංවා ඇත. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් සේවක සංඛ්‍යා අනුමැතිය හේතුවෙන් කොන්ත්‍රාත් පදනමින් සේවය කරන ලද සුදුසුකම් ලත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට හැකි වී ඇත. මඉළකා හි පරිපාලනය, කළමනාකරණය සහ මූල්‍ය පද්ධති සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමට විශේෂ අවධානය යොමු කර ඇත. විගණකාධිපති උපදෙස් පරිදි, මඉළකා ගිණුම්කරණ පද්ධතිය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියන්ට (SLAS) අනුකූලව සහ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියන්ට (IFRS) අනුකූලව ගළපා ඇත.



වර්තමාන තරඟකාරී වාතාවරණය තුළ, මානව සම්පත්වල ගුණාත්මක භාවය, ලාභදායීභාවය, විරස්ථායීභාවය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අපගේ අවධානය යොමු කරමින් පවතී. ගුණාත්මකභාවය පිළිබඳව අපගේ අවධාරණය පවත්වා ගෙන යෑම හේතුවෙන් ISO 9001:2008 තත්ත්ව කළමනාකරණ සහතිකය සහ ICTAD පිළිගැනීම මෙම වර්ෂයේදී අප වෙත ලැබී ඇත. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සහරාවක් වන LMD සහරාවෙහි හතරවෙනි වසරටත් රාජ්‍ය අංශයේ ඉහළම ආයතන 20 අතරට මඉලකා ශ්‍රේණිගත කර ඇත.

දීර්ඝ කාලීන විරස්ථායීභාවය සහතික කිරීම පිණිස, දේශීය සහ විදේශීය තරඟකාරී ලංසු සඳහා යොමුවීමට සහ මාලදිවයින, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් කටයුතු විවිධාංගීකරණය කිරීමට කාර්යාංශය යෝජනා කර ඇත. මඉලකා අප්‍රිකාවේ ජල විදුලිය සහ ජල සම්පත් ව්‍යාපෘති සඳහා හවුල් ව්‍යාපාර විභවයකින් ආයෝජන සිදු කරමින් පවතී.

අපගේ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන්ගේ විශ්වාසය සහ ආධාර නොකඩවා ලබා දුන් අපගේ සියලු වටිනා සේවා දායකයින් වෙත මම මාගේ ස්තූතිය පළ කර සිටිමි. ඔවුන්ගේ නොමසුරු ආධාරය සහ සහයෝගය වෙනුවෙන් සියළුම මඉලකා කාර්ය මණ්ඩලයට මාගේ ස්තූතිය හිමි වේ. අපගේ සේවා දායකයින් සහ හවුල්කරුවන්ගේ නිරන්තර සහයෝගයෙන් නව අනාගත අභියෝගයන්ට මුහුණදීමට මඉලකා පෙර මග බලා සිටී.

කේ.එල්.එස්. සහබන්දු - ඉංජිනේරු  
සාමාන්‍යාධිකාරී



**අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර**



**ඉංජි.නිහාල් රූපසිංහ මහතා**

විද්‍යාවේදී (ගෞරව), පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ජලවිදුලි), නෝර්වේ, සිවිල් ඉංජි., ශ්‍රී ලංකා ඉංජි.ආයතනයේ සාමාජික, ලන්ඩනයේ වරලත් ඉංජි. ආයතනයේ සාමාජික

1980 දී උපදේශකයෙකු ලෙස ජේරාදෙණිය සරසවියට සම්බන්ධ විය. 1981 දී මඉඋකා ට සම්බන්ධ විය. 1989 සිට 1996 දක්වා ප්‍රධාන ඉංජිනේරු ලෙස පත්විය. 1997 සිට 1998 දක්වා මඉඋකා හි ව්‍යාපෘති කළමනාකරුවෙකු ක්‍රියා කරන ලදී. EPC අංශය කළමනාකරණය කිරීම සඳහා අතිරේක සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු සහ ඉදිකිරීම්) ලෙස පත්විය. 2005 දී මඉඋකා හි සභාපති ලෙස පත්විය.



**ඉංජි. එම්.ඒ.පී හේමචන්ද්‍ර මහතා**

**F.I.E.D.(SL), M.I.E.E., M.I.Prod.**

B.C.C. ලංකා සමාගමේ හිටපු සභාපති, කලමිඬු සෑක් මේකර්ස් සමාගමේ හිටපු සභාපති සහ 2010 ජුනි මාසයේදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ.



**එස්.එම්.එන්.එල්.සේනානායක මහතා**

විද්‍යාවේදී උපාධිය, කළමනාකරණ ඩිප්ලෝමා, FCA, වරලත් ගණකාධිකාරී.

1988 දී කෝපරේට් විෂන් පෞද්ගලික සමාගම සම්බන්ධ වූ අතර 1994 දී අධ්‍යක්ෂවරයෙකු ලෙස ගයිනැන්ෂල් කන්සල්ටන්ට්ස් ඇන්ඩ් ඒලීඩ් සර්විසස් සමාගමට පෞද්ගලික සමාගමට සම්බන්ධ විය. 2008 දී අධ්‍යක්ෂවරයෙකු ලෙස මහවැලි සංස්කෘතික පදනමට සම්බන්ධ වූ අතර 2004 දී අධ්‍යක්ෂවරයෙකු ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට සම්බන්ධ විය. ඔහු 2010 සිට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.



**ඉංජි. එස්.එස්. පෙරේරා මහතා**

විද්‍යාවේදී, ඉංජි උපාධිය., ශ්‍රී ලංකා ඉංජි.ආයතනයේ සාමාජික, සිවිල් ඉංජිනේරු

1972 සිට 1991 දක්වා තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙස පත් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් සර්විසස් ලිමිටඩ් ආයතනයට සාමාන්‍යාධිකාරී ලෙස සම්බන්ධ වූ අතර 1992 දී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්විය. 2000 වර්ෂයේදී ඇසෝසියේටඩ් නිවිස් ජේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනයට සම්බන්ධ වූ අතර කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කරන ලදී. තැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සහ තෘතීය අධ්‍යාපන සහ පුහුණු අමාත්‍යාංශයේ ලේකම් ලෙස 2001 දී කටයුතු කරන ලදී. වර්ෂ 2004 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සහ තොරතුරු උපදේශකවරයා ලෙස සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් වී ඇත. ඒ අතරම ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. වර්ෂ 2011 ජනවාරි මාසයේදී ඔහු මඉඋකා හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහ මඉසේස හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් විය. ඔහු ලන්ඩනයේ නිෂ්පාදන ඉංජිනේරු ආයතනයේ සහ විදුලි ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙක් ද වේ.



**අපේ කණ්ඩායම**

ඉංජි. එන්. රූපසිංහ මහතා	සභාපති
ඉංජි. එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා	ක්‍රියාකාරී අධ්‍යක්ෂ
ඉංජි. එස්.එස්. එදිරිවීර මහතා	විධායක අධ්‍යක්ෂ
ඉංජි. කේ.එල්.එස්. සහබන්දු මහතා	සාමාන්‍යාධිකාරී
ඉංජි. එම්.ඒ.සී. පෙරේරා මහතා	ඒකාබ. අති. සාමාන්‍යාධිකාරී (C) / අති. සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති)
ඉංජි. ජී.ඩී.ඒ. පියතිලක මහතා	ඒකාබ. අති. සාමාන්‍යාධිකාරී (EPC) & සහකාර.සාමාන්‍යා.(EPC-WP 1)
ඉංජි. එල්.පී.පී.සිල්වා මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-WP 2)
ඉංජි. ආර්.එන්.පෙරේරා මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති -03)
ඉංජි. එස්.ටී.දේවරාජ මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති -02)
ඉංජි. ඩබ්.ඒ.ආරියතිලක මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (උතුරු මාර්ග)
ඉංජි. ටී.ඩී.වික්‍රමරත්න මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (ජල සම්පත්)
ඉංජි. එස්.පී.පී. නානායක්කාර මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-දකුණ)
ඉංජි. පී.සී. ජිනදාස මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (අධිවේගී මාර්ග, ගුවන් තොටුපල සැලසුම් සහ පුහුණුකිරීම්)
ඉංජි. ජී.ආර්.ඒ.එස්. ගුණතිලක මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-නැගෙනහිර)
ඉංජි. ජී.ඒ.එල්.ජේ. සෙනෙවිරත්න මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (E & M)
ඉංජි. ඒ. ගල්කැටිය මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-උතුර සහ සබරගමුව)
ඉංජි. එච්.එම්. නන්දසේන මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-මධ්‍යම)
ඉංජි. ඩී.ආර්.මිත්‍රා මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-උතුරු මැද)
ඉංජි. එච්.එම්.එස්.රූපසිංහ මෙය.	අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-ආධාරක සේවා)
ඉංජි. කේ.එල්.එස්.ආර්. සහබන්දු මහතා	සහකාර/ අතිරේක සාමාන්‍යාධිකාරී (DRD)
ඉංජි. එම්. නවාස මහතා	සහකාර/ අතිරේක සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති -01)
ගෘහනිර්මාණ ශිල්පී ඩබ්.කේ. ලලිත් හේවගේ මහතා	අතිරේක සාමාන්‍යාධිකාරී (ගෘහනිර්මාණ)
ඉංජි. ආර්.එම්.ඩබ්. රත්නායක මහතා	සේවය ආවරණය කිරීම/ අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-උතුර)
ඉංජි. පී.එම්.පී.සී. ගුණතිලක මහතා	සේවය ආවරණය කිරීම / අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-ශිඤ්ඤා)
ලියනගේ දේවිකා මෙය.	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රමාණ සමීක්ෂණ)
ජේ.එම්.බී. ජයවීර මහතා	ප්‍රධාන අභ්‍යන්තර විගණක
එස්.එච්.එච්.සී.යූ. සේනානායක මෙය.	නීති නිලධාරී
ජේ.ඩබ්. රත්නායක මහතා	උපදේශක, මානව සම්පත්
යූ.එන්.බී. මාවතගම මහතා	මූල්‍ය කළමනාකරු



ඒකාබද්ධ තොරතුරු සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති

**(1) ඒකාබද්ධ තොරතුරු**

**1.1 පිහිටීම සහ නීතිමය තත්ත්වය**

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, වර්ෂ 1957 අංක 49 දරණ රාජ්‍ය කර්මාන්ත සංස්ථා පනතේ ප්‍රතිපාදන යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ පිහිටා ඇති රාජ්‍ය සංස්ථාවකි. සංස්ථාවේ ලියාපදිංචි කාර්යාලය අංක 415, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයේ පිහිටා ඇත.

**1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම්වල ස්වභාවය**

වර්ෂය තුළදී කාර්යාංශයෙහි ප්‍රධාන ක්‍රියාකාරකම් වූයේ ඕනෑම වර්ගයක ඉංජිනේරුමය හෝ ඕනෑම ඉංජිනේරුමය සම්බන්ධිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උපදේශන සහ ටර්නිකි ඉදිකිරීම් ව්‍යාපෘති, භාර ගැනීම, ක්‍රියාවේ යෙදවීම සහ ක්‍රියාත්මක කිරීමයි.

**1.3 සේවකයින් ගණන**

වර්ෂය අවසානයට සිටින සේවකයන් ගණන 1861ක් විය. (2010 වර්ෂයෙහි මෙම අගය 1073 කි)

**(2) ගිණුම්කරණ ප්‍රතිපත්ති**

**2.1 පොදු ප්‍රතිපත්ති**

**2.1.1 සකස් කිරීමේ පදනම**

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ ශේෂ පත්‍රය, ආදායම් ප්‍රකාශනය, සම කොටස්වල වෙනස්වීමේ ප්‍රකාශනය, මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන් විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුව සකස් කර ඇත. ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, කාර්යාංශයේ සහ එහි අනුබද්ධිත ආයතනවල 2011 දෙසැම්බර් 31 වැනි දිනට මූල්‍ය ප්‍රකාශනවලින් සමන්විත වේ.

අනුබද්ධිත ආයතනවල මූල්‍ය ප්‍රකාශන එසේ නොවන බවට සඳහන් කර නොමැති නම් කාර්යාංශයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව සකස් කර ඇත.

**2.1.2 සංසන්දනාත්මක තොරතුරු**

කාර්යාංශය විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති ස්ථාවර ලෙස යොදා ගෙන ඇති අතර ඒවා පෙර වර්ෂයේ යොදා ගත් ඒවා සමඟ අනුරූප වේ.

වර්තමාන වර්ෂයේ ඉදිරිපත් කිරීම් සහතික කිරීම පිණිස පෙර වර්ෂයේ අගයන් සහ වගන්ති නැවත සකස් කර ඇත.

**2.1.3 විදේශ මුදල් ගනුදෙනු**

සියළු විදේශ මුදල් ගනුදෙනු සිදු වූ කාලයේදී පැවති විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල්, එනම් වාර්තාකරණ මුදල් බවට පරිවර්තනය කර ඇත.

විදේශ මුදල් වලින් දක්වා තිබූ මූල්‍ය වත්කම් සහ බැරකම් වර්ෂයේ සහ අවස්ථාවේ විනිමය අනුපාතය භාවිතා කරමින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් ලැබෙන ලාභ සහ අලාභ ආදායම් ප්‍රකාශනයේ ගිණුම්ගත කරනු ලැබේ.



2.1.4 බදුකරණය  
 ආදායම් බදු සඳහා වෙන් කිරීම මූල්‍ය ප්‍රකාශනයේ වාර්තා කර ඇති පරිදි ආදායමේ සහ වියදමෙහි මූලාවයව මත පදනම් වන අතර වර්ෂ 2006 අංක 10 දරන පනතෙහි සහ එහි තදනන්තර සංශෝධනයන්ට අනුකූලව ගණනය කර ඇත.

2.1.5 ණය පිරිවැය  
 එයින් බලාපොරොත්තු වන සංචිතය ලබා දීම සඳහා සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ගත වන වත්කමක් අත්පත් කර ගැනීමට, ඉදි කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට සෘජුවම ආරෝපණය කළ හැකි ණය පිරිවැය ප්‍රමාණය හැර ඉතිරි ණය පිරිවැය ඒවා වියදම් කරන ලද කාල පරිච්ඡේදයෙහි වියදමක් ලෙස හඳුනාගනු ලැබේ.

2.1.6 ශේෂ පත්‍ර දිනට පසු සිදුවන සිදුවීම්  
 ශේෂ පත්‍ර දිනට පසුව සිදුවන ද්‍රව්‍යමය සිදුවීම් සලකා බලා ඇති අතර අවශ්‍ය තැන්වලදී මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම් හෝ අනාවරණය කිරීම් සිදු කර ඇත.

**2.2 ඒකාබද්ධ වීම**

අ) අනුබද්ධිත ආයතන  
 අනුබද්ධිත ආයතන යනු කාර්යාංශය මගින් පාලනය වන ආයතන වේ. ව්‍යවසායක මූල්‍ය හා මෙහෙයුම් ප්‍රතිපත්ති පාලනය කිරීමට මෙන්ම එහි ක්‍රියාකාරකම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීම කාර්යාංශයම සෘජුවම හෝ වක්‍ර ලෙස බලය ඇති විට පාලනය පවතී. පාලනය ආරම්භ දින සිට අනුබද්ධිත ආයතනයේ මූල්‍ය ප්‍රකාශන ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර ඇත.

අනුබද්ධිත ආයතනයේ ආයෝජන කාර්යාංශය ශේෂ පත්‍රයෙහි පිරිවැයට දක්වා ඇත.

සමාගමේ නම	පාලනය	අධ්‍යක්ෂවරුන්
මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) සමාගම	100%	නිහාල් රූපසිංහ මහතා එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා එස්.එම්.එන්.එල්. සේනානායක මහතා බී.ඩබ්ලිව්.එන්. රූපසිංහ මහතා එස්.එස්. එදිරිවීර මහතා

ආ) ඒකාබද්ධ වීම මත ඉවත් කරන ලද ගනුදෙනු

අන්ත: සමූහ ගනුදෙනු මගින් උත්පාදනය වන සියලු අන්ත: සමූහ ශේෂ, ආදායම් සහ වියදම්, උපලබ්ධි නොවූ ලාභ සහ අලාභ සහ ලාභාංශ සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබේ. සමූහය විසින් පාලනය ලබා ගන්නා සහ එවැනි පාලනයක් අවසන් වනතුරු ඒකාබද්ධව සිටින අනුබද්ධිත ආයතන අත්පත් කර ගත් දින සිට නොව ඒකාබද්ධ වූ දින සිට සම්පූර්ණයෙන් ඒකාබද්ධ වේ.

ඇ) වාර්තාකරණ දිනය  
 දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වන මාස භයක කාල පරිච්ඡේදයක් සඳහා ස්ථාවර ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතා කරමින් අනුබද්ධිත ආයතනවල මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලැබේ.

ඈ) ඒකාබද්ධ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය  
 කාර්යාංශයේ සහ එහි අනුබද්ධිත ආයතනයේ මූල්‍ය ප්‍රවාහ මෙයට ඇතුළත් වේ.



**2.2 වත්කම් තක්සේරු කිරීම සහ ඒවා ඇගයීමේ පදනම**

**2.3.1 දේපල, පිරිසත සහ යන්ත්‍රෝපකරණ**

2.3.1.1 පිරිවැය - දේපල, පිරිසත සහ යන්ත්‍රෝපකරණවල පිරිවැය සහ මිලදී ගැනීමේ හෝ ඉදි කිරීමේ පිරිවැය සහ ඒ මත වන ආනුෂංගික වියදම් ද වේ. පිරිවැය/ තක්සේරුව අඩු කිරීම සම්බන්ධ ක්‍රමක්ෂයට වාර්තා කරනු ලැබේ. ඒ සඳහා පහත 2.3.1.2 පරිදි ප්‍රතිපාදන සපයනු ලැබේ.

2.3.1.2 ක්‍රමක්ෂය - හිත වන ශේෂය මත ක්‍රමක්ෂය සඳහා ප්‍රතිපාදන සපයනු ලබන අතර ඒ සඳහා පහත වාර්ෂික අනුපාත යොදා ගනු ලැබේ.

අයිතමය	වාර්ෂික අනුපාතය
1. මෝටර් වාහන, මෙවලම් සහ ක්‍රියාත්මක කිරීම්	25%
2. පිරිසත, යන්ත්‍රෝපකරණ, මැහුම් උපකරණ, පරිගණක ඉංජිනේරුමය පර්යේෂණාගාරය සහ සුබසාධක උපකරණ, දුරකථන	20%
3. කාර්යාල උපකරණ, ගෘහ භාණ්ඩ සහ සවි කිරීම් සහ පුස්තකාල පොත්	12.5%
4. ගොඩනැගිලි	7.5%

**2.3.2 ලිසිං**

හිමිකාරීත්වයේ සියළු අවදානම් සහ ප්‍රතිලාභ කාර්යාංශයට පැවරෙන අවස්ථාවලදී ලිසිං, මූල්‍ය ලිසිං ලෙස වර්ගීකරණය කරනු ලබන අතර ලිසිං සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 19 අනුව වාර්තා කරනු ලැබේ.

වත්කම්, දේපල පිරිසත සහ යන්ත්‍රෝපකරණවල ඇතුළත් කරනු ලබන අතර ලිසිං බැඳීමිචල ප්‍රාග්ධන අංශ මූල්‍ය ලිසිං යටතේ බැඳීම් ලෙස දක්වා ඇත. ලිසිං වාරිකයේ පොළී සංසටකය ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කර ඇත.

**2.3.3 ආයෝජන**

ආයෝජනයක පිරිවැය වන්නේ තැරැව් කුලී, තීරු බදු සහ බැංකු ගාස්තු ඇතුළත් වන අත්පත් කර ගැනීමේ පිරිවැය වේ. ආයෝජන පහත පරිදි වර්ගීකරණය සහ අගය කරනු ලැබේ:

- අ) **දීර්ඝ කාලීන ආයෝජන**  
ප්‍රකාශ කළ/ නොකළ ආයෝජන තනි තනි ආයෝජන පදනමින් නිශ්චය කරන ලද පිරිවැය හෝ වෙළඳපළ වටිනාකමින් අඩු අගයට දක්වා ඇත.
- ආ) **කෙටි කාලීන ආයෝජන**  
කෙටි කාලීන ආයෝජනවල ඇති අරමුදල් පිරිවැයට දක්වා ඇත.

**2.3.4 කෙරෙහිත් පවතින ප්‍රාග්ධන කාර්යයන්**

ප්‍රාග්ධන කාර්ය ප්‍රගතිය පිරිවැයට අගයනු ලැබේ.

2.3.5 නොග (ඉන්වෙන්ටරි)  
පිරිවැයෙන් හෝ ඇස්තමේන්තුගත ශුද්ධ උපලබ්ධි අගයෙන් හෝ අඩු අගයට ආයෝජන අගයනු ලැබේ. වැඩපොළ ඇති ද්‍රව්‍යය පිරිවැයෙන් හෝ ඇස්තමේන්තුගත ශුද්ධ උපලබ්ධි අගයෙන් හෝ අඩු අගයට අගයනු ලැබේ.

2.3.6 වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දේ  
වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දේ ඒවායේ ඇස්තමේන්තුගත උපලබ්ධි විය හැකි අගයට දක්වනු ලැබේ.

2.3.7 මුදල් සහ මුදල් හා සමාන දෑ  
මුදල් සහ මුදල් හා සමාන දෑ ලෙස, අනේ ඇති මුදල්, ඉල්ලුම් තැන්පතු සහ කෙටි කාලීන ඉහළ ද්‍රවශීලතාවයක් සහිත ආයෝජන අර්ථ දක්වනු ලැබේ.

මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන අවශ්‍යතාව සඳහා, මුදල් සහ මුදල් හා සමාන දෑ, අනේ ඇති මුදල්, බැංකුවේ ඇති ඉල්ලුම් තැන්පතු සහ හිඟව පවතින ශුද්ධ අයිතවලින් සමන්විත වේ.

**2.4 බැරකම් සහ ප්‍රතිපාදන**

**2.4.1 බැරකම්**

ඉල්ලු විට ගෙවිය යුතු හිඟ හෝ ශේෂ පත්‍ර දිනෙන් වර්ෂයක් ඇතුළත හෝ ගැනෙන බැරකම්, ජංගම බැරකම් ලෙස ශේෂ පත්‍රයෙහි දක්වා ඇත.

ශේෂ පත්‍ර දිනෙන් වර්ෂයකට පසු ගෙවීමට හිඟව පවතින ශේෂයන් ජංගම නොවන බැරකම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී සියළු දත්තා බැරකම් සැලකිල්ලට ගෙන ඇත.

2.4.2 වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දේ  
වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දේ පිරිවැයට දක්වා ඇත.

**2.4.3 විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්**

අ) අර්ථ දැක්වූ ප්‍රතිලාභ සැලසුම - පාරිතෝෂික  
පාරිතෝෂිකය අර්ථ දැක් වූ ප්‍රතිලාභ සැලසුමකි. වර්ෂ 05ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර ඇති විට පමණක් පැන නගින සේවක බැරකමක් සඳහා වර්ෂ 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීමේ පනතෙහි විධිවිධාන ප්‍රකාර පාරිතෝෂික ගෙවීමට කාර්යාංශය බැඳී සිටී.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16, "විශ්‍රාම ප්‍රතිලාභ පිරිවැය"ට අනුකූලව, සේවයේ යෙදී සිටි මුදල් වර්ෂයේ අවසාන මාසයේ වැටුපෙන් අඩක් පදනම් කර ගනිමින් ප්‍රතිපාදනය ගණනය කරනු ලැබේ.

ආ) අර්ථ දැක්වූ දායකත්ව සැලසුම් - සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල  
සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට දායකත්වය දැක්වීම සඳහා සුදුසුකම්ලත් සියළු සේවකයින්ගේ අදාළ දායක මුදල් ඒ සඳහා අදාළ නීති සහ රෙගුලාසි ප්‍රකාර ලබා දෙනු ලැබේ.

2.4.4 ප්‍රාග්ධන බැඳීම් සහ අවිනිශ්චිතතා  
කාර්යාංශයේ සියලු ද්‍රව්‍යමය ප්‍රාග්ධන බැඳීම් සහ අවිනිශ්චිතතා බැරකම් අදාළ ගිණුම් සඳහා සටහන්වල අනාවරණය කරනු ලැබේ.



**2.5 සංචිත**

2.5.1 ප්‍රාග්ධන සංචිත  
ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනය කර ඇති කරන ලද සංචිතයකි.

2.5.2 ආදායම් සංචිත  
ආදායම් සඳහා පවත්වා ගෙන යන සංචිතයකි.

**2.6 ආදායම සහ පිරිවැය හඳුනා ගැනීම**

**2.6.1 ඉදිකිරීම් සහ උපදේශන කොන්ත්‍රාත්වලින් ලත් ආදායම් සහ පිරිවැය**

ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක:13 අනුකූලව ලැබුණු හෝ ලැබීමට ඇති වටිනාකමෙහි සාධාරණ අගයට ආදායම මනිනු ලැබේ.

කොන්ත්‍රාත්තුව නිමකර ඇති ප්‍රතිශතයට ආදායම හඳුනා ගනු ලැබේ. කොන්ත්‍රාත්තුවේ ස්වභාවය මත රඳා පවතිමින් පහත ක්‍රමවේදවලට අනුව නිම කිරීමේ ප්‍රතිශතය නිශ්චය කරනු ලැබේ;

අ) ඇස්තමේන්තුගත මුළු කොන්ත්‍රාත් පිරිවැයට සාපේක්ෂව වර්තමානය දක්වා සිදු කර ඇති කාර්යයට වියදම් කර ඇති කොන්ත්‍රාත් පිරිවැය ප්‍රමාණය

ආ) සිදු කර ඇති කාර්ය සමීක්ෂණය

වර්ෂය සඳහා ලාභය කරා ලභාවීමේදී කාර්යක්ෂම ලෙස ව්‍යාපාරය කර ගෙන යෑමේදී සහ දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමේදී දරන ලද සියළු වියදම් ආදායමට අය කර ඇත.

කිසියම් කොන්ත්‍රාත්තුවකට ඍජුවම අදාළ පිරිවැය සහ පොදුවේ කොන්ත්‍රාත් ක්‍රියාකාරීත්වය සඳහා ආරෝපණය කළ හැකි සහ කොන්ත්‍රාත් සඳහා වෙන් කළ හැකි වක්‍ර/වෙනත් පිරිවැය කොන්ත්‍රාත් පිරිවැයට ඇතුළත් වේ.

බිල්පත් නිකුත් කළ/ ඉංජිනේරු සහතිකය ලද වටිනාකම (ශේෂ පත්‍ර දිනට)ට වඩා වැඩියෙන් හඳුනා ගන්නා ලද ආදායම් ප්‍රමාණය “නිම නොකළ කොන්ත්‍රාත් සඳහා ගනුදෙනුකරුවන්ගෙන් හිඟ ප්‍රමාණය”, වත්කම මගින් නියෝජනය වේ. බිල්පත් නිකුත් කරන/ ඉංජිනේරු සහතික ලත් වටිනාකම (ශේෂ පත්‍ර දිනට)ට වඩා වැඩියෙන් හඳුනා ගන්නා ලද ආදායම් ප්‍රමාණය “නිම නොකළ කොන්ත්‍රාත් සඳහා ගනුදෙනුකරුවන්ට හිඟ ප්‍රමාණය”, බැරකම මගින් නියෝජනය වේ.

2.6.2 පොළී ආදායම  
උපචිත පදනම මත පොළී ආදායම හඳුනා ගනු ලැබේ.

2.6.3 වෙනත්  
වෙනත් ආදායම් උපචිත පදනම මත හඳුනා ගනු ලැබේ.

**2.7 ලාභ සහ අලාභ**

2.7.3.1.1 දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණ බැහැර කිරීම මත උත්පාදනය වන ශුද්ධ මූල්‍ය වෙනත් ආදායම් ලෙස සලකනු ලැබේ.



**විගණන කමිටු වාර්තාව**

ගිණුම්කරණ පද්ධතියෙහි, කළමනාකරණ පාලන පද්ධතියෙහි, මූල්‍ය සහ විගණන වාර්ෂික වාර්තාකරණ පද්ධතියෙහි දෝෂ මහ හරවා ගැනීම සඳහා කළමනාකරණය ශක්තිමත් කිරීමට 2000දී විගණන සහ කළමනාකරණ කමිටුව පිහිටුවා ඇත.

2011දී විගණන සහ කළමනාකරණ කමිටුව පහත විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත විය;

- වසන්ත ඒකනායක මහතා
  - එස්.එම්.එන්.එල්. සේනානායක මහතා
  - ආචාර්ය එච්.එම්.යූ. හේරත් මහතා
- ❖ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු නිරීක්ෂකයෙකු වශයෙන් කමිටුවට සහභාගී විය.
  - ❖ කාර්යාංශයේ සහාපතිතුමා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ඔවුන්ගේ වටිනා කාලය කැප කරමින් ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

වර්ෂය තුළදී කමිටුව මඉලකා ප්‍රධාන කාර්යාලයේදී කළමනාකාරිත්වය සමඟ රැස්වීම් 10ක් පවත්වා ඇති අතර විගණන කමිටුව සවිබල ගැන්වීම සඳහා නිකුත් කළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලින් දක්වා ඇති පරිදි පහත ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කරන ලදී.

- අභ්‍යන්තර විගණන අංශයේ වගකීම්
- සියළු ක්‍රියාකාරකම් සඳහා අභ්‍යන්තර පාලනය සමාලෝචනය සහ නිශ්චය කිරීම
- කාර්ය සාධනය සමාලෝචනය කිරීම/ පිරිවැය ඵලදායිතාවය නියාමනය කිරීම/ අනර්ථකාරී වියදම් වැළැක්වීම සහ වෙනත් බාහිර විගණකවරුන් සමඟ සම්බන්ධ වෙමින් විගණකාධිපතිගේ/ බාහිර විගණකවරුන්ගේ ලිපි පිළිබඳව සුදුසු පියවර ගැනීම
- සම්මතයන්, නියාමනයන්, නීතිරීති සහ වක්රලේඛවල අනුකූලතාවය නිශ්චය කිරීම සහ අනනුකූලතා පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීම
- මූල්‍ය ප්‍රකාශන ගිණුම්කරණ සම්මතයන්ට අනුකූල බව සහතික කිරීම
- අභ්‍යන්තර/ බාහිර විගණන වාර්තා සහ ගත යුතු ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම



**1. මානව සම්පත් ප්‍රතිපත්තිය:**

කාර්යාලයේ දැක්ම “ලෝක තත්ත්වයේ ඉංජිනේරුමය ආයතන කරා” සාක්ෂාත් කර ගැනීම සඳහා සහ ඒකාබද්ධ සැලැස්මෙහි විස්තර කර ඇති අරමුණ සපුරා ගැනීම සඳහා මානව සම්පත් ප්‍රතිපත්තිය සකස් කර ඇත. එය, තීරණ ගැනීම සහ ක්‍රියාවේ යෙදවීමේ ක්‍රියාවලිය, ආයතනික සහ පරිපාලන සේවක මණ්ඩල ක්‍රියාකාරකම්වලට ආධාර කිරීමට, අවශ්‍ය කරන ප්‍රමිතවල මට්ටමට සේවය මණ්ඩල කාර්ය සාධනය සහ පවත්වා ගැනීම, සේවක මණ්ඩල සම්බන්ධතා පවත්වා ගැනීම සහ සම්පත් සැලසුම්කරණය යන අංගයන්ගෙන් සමන්විත වේ. කාර්ය මණ්ඩල ප්‍රමිතවල සහ නීති සම්පාදනයෙහි අවදානම් කළමනාකරණය කිරීමට සහ වර්තමාන නැඹුරුතා නඩත්තු කිරීමට ප්‍රතිපත්තිය මගින් හැකියාව ලබා දේ. කළමනාකරණ ප්‍රතිසංස්කරණ සහ මානව සම්පත්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සමඟින් යහපාලන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම තුළින් මඉළකාහි කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇත. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සේවක සංඛ්‍යා අවශ්‍යතාවය “පිරිමැසුම්දායී” මට්ටමෙහි සාර්ථකව පවත්වා ගැනීමට කාර්යාලය සමත් වී ඇත. වර්ෂ 2011 තුළදී කාර්යාලය විසින් කළමනාකාරීත්වයේ මහ පෙන්වීම යටතේ එහි මානව සම්පත් ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවේ යොදවා ඇත.

පාර්ශ්වකරුවන් හට ඔවුන්ගේ සේවා ලබා දීමේදී කාර්යාලය C හතර ප්‍රතිපත්තිය අනුගමනය කර ඇත; Creating (නිර්මාණය), Consulting (උපදේශනය), Continuation (අඛණ්ඩව කර ගෙන යෑම) සහ Consistence (ස්ථිරභාවය).

**2. මිනිස් බල සැලසුම්කරණය**

මිනිස් බල සැලසුම්කරණය ආයතනයේ සියලුම සාමාජිකයින් හට විවිධ ආකාරයේ ආධාර ලබා දේ. ස්වයං මූල්‍ය රාජ්‍ය අංශ ආයතනයක් ලෙස මඉළකා මානව සාධකයද ඇතුළත් විශිෂ්ට සම්පත් කළමනාකරණයට ප්‍රමුඛ අවධානයක් ලබා දෙයි. ගැටළු විසඳීමේ සහ තීරණ ගැනීමේ පද්ධතියක් සැලසුම්කරණයට සම්බන්ධ වේ. කළමනාකාරීත්වය කෙටි කාලීන උපාය මාර්ග සකස් කර ජයග්‍රහණ අගයනු ලබන අතර විශිෂ්ට දායකත්ව මාර්ගයක් සඳහා දීර්ඝ කාලීන සැලසුම් සකස් කරනු ලැබේ. විවිධ ක්ෂේත්‍රයන්වල විශේෂඥතාවය ලැබූ විවිධ පුද්ගලයින් කුලී පදනමින් ලබා ගැනීම වැනි විවිධ වෙනස්කම් කාර්යාලය මගින් සිදු කිරීමෙන් සිදු වන ව්‍යාජතිය මගින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුවීමෙන් පාර්ශ්වකරුවන්ගේ සැලකිල්ල පවත්වා ගැනීමට හැකි වී ඇත.

**2.1 සේවක සංඛ්‍යා තත්ත්වය:**

කාර්යාලයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශන සැපයීම සහ BOO පදනම යටතේ ඉදිකිරීම් කාර්යන් සිදු කිරීම වේ. පුළුල් පරාසයක ඉංජිනේරුමය උපදේශන, ඉදිකිරීම් සහ වෙනත් සම්බන්ධිත සේවාවන් ලබා දීම සඳහා මඉළකාට බහු-විෂය වෘත්තිකයින් සහ විවිධ විෂයයන් නියෝජනය කරන තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් ශක්තිමත් මානව සම්පත් පදනමක් ඇත.

2011 වර්ෂය තුළදී, භාරගත් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීම සඳහා කොන්ත්‍රාත් සහ පැවරීමේ පදනමින් තාක්ෂණික සහ තාක්ෂණික නොවන සේවකයින් විශාල සංඛ්‍යාවක් බඳවා ගන්නා ලදී. කාර්යාලය විසින් සේවක සංඛ්‍යාවෙහි සත්‍ය අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා වාර්ෂිකව ඇගයීමක් සිදු කරන අතර එහි වාර්තාවක් අවශ්‍ය කරන මුළු මිනිස් බල ප්‍රමාණය හඳුනා ගැනීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

කාර්යාලයෙහි ඒකාබද්ධ සැලැස්ම වර්ෂ 2011 ආරම්භ කර වර්ෂ 2016 දක්වා වූ වසර 5ක් සඳහා බලපැවැත්වේ. ඒ අනුව මානව සම්පත් සැලැස්ම වසර 5ක් සඳහා ප්‍රතිවර්ත කර ඇත. ෆිස්කල් වර්ෂයක් සඳහා පුරෝකථනය කරන ලද සේවක සංඛ්‍යාව පහත පරිදි වේ.



කාණ්ඩය	2011	2012	2013	2014	2015	2016
තාක්ෂණික නොවන	730	750	850	900	950	1000
තාක්ෂණික	390	390	400	400	425	450
එකතුව	1120	1140	1250	1300	1375	1450

මඉළකා වාර්තමානයේදී තාක්ෂණික සහ තාක්ෂණික නොවන සේවකයින් විශාල සංඛ්‍යාවක් කොන්ත්‍රාත් සහ පැවරුම් පදනමින් සේවයෙහි යොදවා ඇත. ප්‍රධාන ඒකකවලට පවතින ස්ථීර තනතුරු පුරප්පාඩුවලට සුදුසුකම් ඇති පුද්ගලයින් අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා සලකා බැලීමට කාර්යාංශය මෑතකදී කොන්ත්‍රාත් සහ පැවරුම් සේවකයින් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇත.

වර්ෂ 2011 තුළදී, ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවකයින් 883ක් සහ කොන්ත්‍රාත් සහ පැවරුම් පදනමින් සේවකයින් 978ක් නියෝජනය කරමින් මුළු සේවකයින් 1861ක් මඉළකා සේවයේ යොදවා ඇත. කාර්ය මණ්ඩල පිරිවැටුමෙහි සාමාන්‍යය පහළ අගයක පැවති අතර විශ්‍රාම ගැනීමේ ප්‍රතිශතය සේවක සංඛ්‍යාවෙන් 10%ක් පමණ විය.

4.0 විශ්‍රාම යෑමේ ප්‍රතිපත්තිය සහ විශ්‍රාම යෑමේ ලිඛිත යෝජනා ක්‍රමය (SOR)

කාර්යාංශය සඳහා සුදුසුකම්ලත් නව සේවකයින් ආකර්ෂණය, බඳවා ගැනීම සහ හඳුන්වා දීම සම්බන්ධයෙන් මඉළකා විශේෂ අවධානයක් යොමු කර ඇත. ආයතනයේ මානව සම්පත් පදනම ශක්තිමත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලවලින් පිටවන ඉංජිනේරුවන් සහ වෙනත් සුදුසුකම්ලත් වෘත්තිකයින් සෘජුවම කාර්යාංශයට බඳවා ගැනීමට කටයුතු කර ඇත. කාර්යාංශයේ අනාගත සැලසුම්වලට ගැළපෙන පරිදි “මානව සම්පත්” ඒකකය සංවර්ධනය කිරීම සඳහා කළමනාකාරිත්වය ප්‍රමුඛත්වය ලබා දෙයි. 2011 වර්ෂයේ සිට මානව සම්පත් සංවර්ධනය සඳහා යෝග්‍ය අවධානය ලබා දී ඇති අතර මානව සම්පත් සංවර්ධනයෙහි අඩුලැහුණුකම් හඳුනා ගැනීම සඳහා විවිධ කමිටු පත් කර ඇත.

එහි ආරම්භයේ සිටම මඉළකාට ලිඛිත විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමයක් (SOR) පැවතිණි. පෙර පැවති SOR ලියකියවිලි කාර්යාංශයේ වර්තමාන අවධානයන්ට අනුව සහ වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිසමෙහි සහ කළමනාකරණය සේවා දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශයන්ට ගැළපෙන පරිදි වෙනස් කිරීමට පියවර ගෙන ඇත. අර්ධ - රාජ්‍ය ආයතනයක් ලෙස, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ (MSD) චක්‍රලේඛ අංක 30/2006 අනුව යමින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙහි (NSCC) නිර්දේශය මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කාර්යාංශය බැඳී සිටී. 2011 වර්ෂයේ නොවැම්බර් 01 දින විවිධ තනතුරු නාම යටතේ මුළු කාර්ය මණ්ඩල තනතුරු 1132ක් සඳහා MSD අනුමැතිය ලබා දී ඇත. මෙම තීරණයන් සමහරින් කළමනාකාරිත්වය මෙන්ම කාර්ය මණ්ඩලය ද මුහුණ දී සිටි එක් සීමාවක් ඉවත් වී ඇත.



**5.0 අනාගත දර්ශනය**

**5.1 ගුණාත්මක තත්ත්වය:**

එලදායිතාවය උපරිම තලයට ළඟා වීම කාර්යාලයේ ප්‍රධාන අවශ්‍යතාවයකි. එබැවින් පුහුණු කිරීම් සඳහා අතිරේක සාමාන්‍යාධිකාරීගේ අධීක්ෂණය යටතේ විශේෂිත පුහුණු කිරීමේ ඒකකයක් පිහිටුවා ඇත. පුහුණු කිරීමේ ප්‍රතිපත්තිය, කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ රැකියා දක්ෂතා වැඩිදියුණු කිරීම කෙරෙහි යොමු වී ඇත. පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගැනීම සඳහා සියළු වෘත්තිකයින් හට අවශ්‍ය ආධාරය, අනුබල දීම සහ පාරිතෝෂික පැකේජයක් කාර්යාලය විසින් ලබා දේ. කාර්යාලයේ තත්ත්ව ප්‍රමිත සමඟින් ගැලපීම සඳහා තාක්ෂණික නොවන කණ්ඩායම්වල කළමනාකරණ මට්ටමේ කාර්ය මණ්ඩලයටද පශ්චාත් උපාධි හෝ ඉහළ සුදුසුකම් ලබා ගැනීම සඳහා උනන්දු කරවනු ලැබේ. මුළු සේවක සංඛ්‍යාවෙන් 60%කින් සමන්විත වන ලිපිකරු සහ සමාන්තර සේවා උපකාරක කාර්ය මණ්ඩලයේ දක්ෂතා සහ ප්‍රතිදානය කෙටි කාලීන පුහුණුවීම් මගින් සහ පරිපාලන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය එක් කිරීම තුළින් ඉහළ නංවනු ලැබේ.

සේවකයින් ආකර්ෂණය කර ගැනීමේ සහ රඳවා ගැනීමේ එක් වැදගත් කාරණයක් වන්නේ කාර්යාලය තුළ අඛණ්ඩ වෘත්තීමය සංවර්ධනයකට (CPD) අවස්ථාවක් පැවතීමයි. සලකමින්, ඉහළ අවශ්‍යතාවය ගැන සලකා බලමින්, සියළු සේවකයින් ගුණාත්මක කාර්ය සංකල්පය සපුරා ගැනීම සඳහා කාර්යාලය තුළින් ඔවුන්ගේ වෘත්තිකත්වය ඇති කර ගනිමින් එය සංවර්ධනය කර ගන්නා බවට කාර්යාලය උදක්ම බලාපොරොත්තු වේ.

නිර්මාණශීලී නායකත්වයක් සහිත දැනුම පදනම් වූ ආයතනයක් ලෙස තරඟකාරී මානව සම්පත් හඳුනා ගැනීම සඳහා සහ ඔවුන් එලදායි අන්දමින් සේවයේ යෙදවීම සඳහා පියවර ගෙන ඇත. නුපුහුණු කාර්ය මණ්ඩලයෙන් බොහොමයක් පුහුණුවීම් සඳහා යවා ඇත. සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා කාර්යාලය මාසිකව දැනුම බෙදා ගැනීමේ සැසිවාර පවත්වනු ලැබේ.

ඒකාබද්ධ සැලැස්මේදී දක්වා ඇති පරිදි විස්තීර්ණ සහ කඩිනම් පුහුණුවීම් මගින් කාර්යාලයේ ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු වන බව මඉඋකා විශ්වාස කරයි.

**5.2 කාර්ය සාධනය ඉ-ඇගයුම**

තොරතුරු තාක්ෂණ ඒකකය සමඟ සහයෝගීව සේවක කාර්ය සාධනය ඇගයීම සඳහා කාර්ය සාධනය ඇගයීමේ පද්ධතියක් සකස් කර ඇත. විවිධ හේතූන් නිසා ක්‍රියාවට නැංවීම ප්‍රමාද වුවද බඳවා ගැනීමේ නව වැඩ පිළිවෙල සමඟින් ඇගයීමේ පද්ධතිය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.

මානව සම්පත් ඒකකයට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රධාන අභියෝග වන්නේ පද්ධති ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි නව්‍යකරණය කිරීමයි. ක්‍රියාශීලී ආයතනයක් ලෙස කාර්යාලය එහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කර ඇත. මෙම යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා මූලික කාර්යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි විවිධ පද්ධති සහ ක්‍රියාකාරකම් හඳුන්වා දී ඇත. ඒ අනුව, තොරතුරු තාක්ෂණික උපකරණ ලබා දීමෙන් සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීම තුළින් ප්‍රධාන කාර්යාලයේ සහ මූලික කාර්යාලවල භෞතික රාජකාරි පරිසරය වැඩිදියුණු කිරීම ක්‍රියාවට නැංවීම එක් ප්‍රධාන ජයග්‍රහණයකි. ඒ අනුව, සේවාදායක හිතෙහි අයුරින් කාර්යක්ෂමතාවය, එලදායිතාවය සහ ප්‍රතිචාර දැක්වීම් ඉහළ නැංවීම සඳහා කාර්ය ක්‍රමයේ වැඩිදියුණුව සාක්ෂාත් කර ගත හැකි බවට කාර්යාලය අපේක්ෂා කරයි.

මානව සම්පත් විගණනයක් ක්‍රියාත්මක කිරීමෙන් සහ වර්ෂ 2015 වන විට පරතරයන් යා කිරීම මගින් මඉඋකා හි පරිපාලන ක්‍රියාකාරකම් සවිබල ගැන්වීම කළමනාකාරිත්වය විසින් අනුගමනය කරන ලද උපාය මාර්ගය වේ. අනුමත සේවක සංඛ්‍යාවෙහි පවතින පුරප්පාඩු හඳුනා ගැනීම සඳහා වර්ෂය තුළදී කාර්ය මණ්ඩල අවශ්‍යතාවය මත වාර්ෂික ඇගයීමක් සිදු කර ඇත. ධුරාවලි මට්ටම් අතර පවතින හිඳුස් හඳුනා ගැනීමට ද එය උපකාරී වී ඇත. ඒ අනුව තරඟකාරී විභාගයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් හෝ ඒ දෙකෙන්ම හෝ තෝරා ගත් සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් එම හිඳුස් පිරවීමට වර්ෂය තුළදී තීරණ ගෙන ඇත.



**6.0 සපයා ඇති සුබසාධක පහසුකම්**

සියළු කාර්යාල තුළදී ආරක්ෂා සහිත, සෞඛ්‍ය සම්පන්න රාජකාරී පරිසරයක් සපයා දීම සඳහා, කාර්යාංශය එහි සේවකයින්ගේ සුබ සිද්ධිය සඳහා සුබසාධක සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත. වාර්ෂිකව කාර්යාංශය විසින් වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රම, සේවක හමුව, වාර්ෂික වාරිකාව, ක්‍රීඩා ක්‍රියාකාරකම්, ආගමික කටයුතු ආදී සුබසාධක කටයුතු සඳහා රු.මි. 30ක මුදලක් වෙන් කරනු ලැබේ. කාර්ය මණ්ඩල දරුවන්ගේ අධ්‍යාපනික විශිෂ්ටත්වය උදෙසා සුදුසු දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද කර ගෙන යනු ලැබේ. 5 වසර ශිෂ්‍යත්වය සාර්ථකව සමත් වන කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා වෘත්තීය සමීති, අන්‍යෝන්‍ය සහයෝගීතා සංගමය සහ වෙනත් සමීති සමාගම්වල එකමුතුවෙන් ශිෂ්‍යාධාර ලබා දෙනු ලැබේ. මෙම වැඩ පිළිවෙල යටතේ අ.පො.ස. (සා/පෙළ) සහ (උ/පෙළ) විශිෂ්ට ලෙස සමත් වන දරුවන් සඳහා මූල්‍ය ප්‍රතිලාභ හිමි වේ. 2011 වර්ෂයේදී වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද සේවකයින් 72කු හට දීර්ඝ කාලීන සේවා ඇගයීමේ පදක්කම් (රන් කාසි) ලබා දෙන ලදී.

සාමාන්‍ය අසනීප සඳහා සියළු සේවකයින් හට ප්‍රතිපූරණය කරනු ලබන වෛද්‍ය වියදම් වැඩ පිළිවෙල යටතේ වෛද්‍ය ප්‍රතිලාභ ලබා දී ඇති අතර වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයින් හට රෝහල්ගත වීමකදී ද ප්‍රතිලාභ හිමි වේ. ඇස් කන්තාඩි සඳහා දීමනාවක් ද ලබා දෙනු ලැබේ.

කළමනාකරණ මණ්ඩලය විසින් වාර්ෂිකව නියම කරනු ලබන වාර්ෂික බෝනස් මුදලක් ලබා ගැනීමට ද සියළුම සේවකයින්ට හිමිකමක් ඇත.

සුබසාධක සංගමය මගින් මූලික පහසුකම් ලබා දීම තුළින් කාර්යාංශය ක්‍රීඩා කටයුතු ද උනන්දු කරනු ලැබේ. කාර්යාංශය වෙත පිළිගැනීමක් ද ලබා දෙමින් 2011 වසර ද ඇතුළත්ව ජාතික කැරම් ශූරතාවය කාර්යාංශ සේවකයින් විසින් නොකඩවා හිමි කර ගෙන ඇත.

**කාර්යාංශය ලත් විශේෂ ප්‍රශංසාව:**

විශේෂයෙන් උතුරු පළාත් සංවර්ධන වැඩසටහන සඳහා “ඉංජිනේරු සේවා සැපයුම්කරු” ලෙස පත් කරමින් රජය නිසි ගෞරවය කාර්යාංශයට ලබා දී ඇත. රජය විසින් භාර ගන්නා ලද උතුරු සහ නැඟෙනහිර පළාත්වල පශ්චාත් -යුධ පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ජාතික වැඩසටහනේදී අපගේ මානව සම්පත් විසින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ පිළිබඳව මඉඋකා අභිමානයට පත් වෙයි.



Received  
 Letter No.  
 Action No.  
 Account No.  
 Accountant My No.

23.09.2013  
 45  
 රචවි/වත්/සිරිසිටි/වෙස්ට් 11

**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அறிபுதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මමෙ අංකය  
 உமது இல  
 Your No.

දිනය  
 திகதி  
 Date } 2013 ජූනි 21 දින

සභාපති,  
 ඉංජිනේරුමය කාර්යාලයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාලය

San  
 FM  
 CIA  
 K/L

ඉංජිනේරුමය කාර්යාලයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාලයේ 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(ඌ) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ඉංජිනේරුමය කාර්යාලයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාලයේ 2011 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ වැදගත් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29 වන වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(ඌ) වගන්තිය ප්‍රකාර කාර්යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් කාර්යාලයේ සභාපතිවරයා වෙත 2013 මාර්තු 18 දින කීකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය යැයි කළමනාකරණය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකයන් වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

අංක 306/72 පොල්ලුව පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව	இல. 306/72, பொல்துவ வீதி, பத்தரமுல்லை இலங்கை	No.306/72, Polduwa Road, Battaramulla, Sri Lanka
දුරකථනය } 2887028 - 34 தொலைபேசி } Telephone.	පැක්ස් අංකය } 2887223 பக்ஸ் இல } Fax No.	ඉලෙක්ට්‍රොනික් පැපර් } #- ලෙට්ටර් } oaggov@sltnet.lk E-mail.



මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාර වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාධන ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත්ව, විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් කාර්යාංශයේ අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණතාවය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතතාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ තත්ත්වාගණනය කළ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වාගණනය කළ විගණන මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වාගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්ත්වාගණනය කළ මතය**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2011 දෙසැම්බර් 31 දිනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශ පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (ශ්‍රී.ල.ගි.ප්‍ර)

විගණනයේදී නිරීක්ෂණය වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

(අ) ශ්‍රී.ල.ගි.ප්‍ර 9 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය

- (i) මෙහෙයුම් කටයුතුවල මුදල් ප්‍රවාහයට ශුද්ධ ලාභය සහ වලනය නොවන මුදල්වල අදාළ ගැලපුම් ඇතුළත් විය යුතු නමුත්, ප්‍රවර්තන වර්ෂයේ ශුද්ධ ලාභයට බල නොපාන ඉකුත් වර්ෂ ගැලපුම් රු.මිලියන 18.7 ක් පිළියෙල කරන ලද මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සාවද්‍ය ලෙස ඉදිරිපත් කර තිබුණි. තවද, මෙහෙයුම් කටයුතුවලින් ජනිත මුදල් ප්‍රවාහය සාධාරණ ලෙස ඉදිරිපත් කර නොතිබුණි.
- (ii) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ අනුව, දේපල යන්ත්‍ර හා පිරිසතවලට කළ එකතු කිරීම් හා අපහරණය කිරීම් පිළිවෙලින් රු.මිලියන 313 ක් හා රු.මිලියන 3.7 ක් වුවත්, එය මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනුව පිළිවෙලින් රු.මිලියන 341 ක් හා රු.මිලියන 42.5 ක් විය. මෙම වටිනාකම් වෙනස විගණනයේදී පිළිගත නොහැක.
- (iii) සමාලෝචිත වර්ෂයේදී ගෙවූ ආදායම් බදු ලෙස රු.97,894,195 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වා තිබූ නමුත් කාර්යාංශය ලබා දුන් විස්තර අනුව එය රු.89,682,602 කි.

(ආ) ශ්‍රී.ල.ගි.ප්‍ර 13 - ඉදිකිරීම් කොන්ත්‍රාත්තු

- (i) ප්‍රමිතියෙන් නියම කර ඇති පරිදි ඉදිකිරීම් ගනුදෙනු සම්බන්ධයෙන් කාර්යාංශය භාරගනු ලබන එක් එක් ව්‍යාපෘතිය සඳහා වෙන වෙනම ලෙජර් ගිණුම් ව්‍යාපෘතිය නිම වන තුරු පවත්වාගෙන ගොස් නොතිබුණි.
- (ii) මූල්‍ය ප්‍රකාශවලට අමුණා තිබූ උපලේඛනය අනුව, ශේෂ පත්‍ර දිනට සම්පූර්ණයෙන් නිම නොකළ කොන්ත්‍රාත් ගණන 350 ක් වූ අතර, ලාභ හෝ පාඩු හඳුනා නොගත් මෙම කොන්ත්‍රාත්තුවල පිරිවැය එකතුව රු.13,564,785,693 ක් විය. එබැවින් වත්කම් ගිණුම්වල සැලකිය යුතු වටිනාකම් මූල්‍ය ප්‍රකාශවල අනාවරණය කර නොතිබුණි.
- (iii) කොන්ත්‍රාත් පිරිවැය ලාභාලාභ ගිණුමට සෘජුවම අයකරන නිසා, ශේෂ පත්‍ර දිනට කෙරුණේ යන කොන්ත්‍රාත්වලට අදාළ සමුච්චිත පිරිවැය අගය කාර්යාංශයට

පෙන්වීමට නොහැකි වී තිබුණි. එබැවින් ලාභාලාභ ගිණුමේ පෙන්වන කොන්ත්‍රාත් පිරිවැය වූ රු.6,953,482,266 ක මුදල අනුවිත වන අතර විගණනයේදී පිළිගත නොහැකි විය.

- (iv) ව්‍යාපෘති නිම කිරීමට පෙර තථ්‍ය ව්‍යාපෘති වියදම් ඇස්තමේන්තු පිරිවැයට සමාන වේ. උදාහරණයක් ලෙස පහත දැක්වෙන කෙරිගෙන යන ව්‍යාපෘති අංක D 946 හි නිමි අදියර සහ අදාළ ආදායම සාධාරණ ලෙස ගණනය කර තිබුණි.

ව්‍යාපෘති සංකේතය	ඇස්තමේන්තු පිරිවැය	තථ්‍ය පිරිවැය	වෙනස	ගිණුම් අනුච්ඡේදනය
	රු.	රු.	රු.	
D 946	193,290,955	193,046,924	244,031	100%

- (v) ව්‍යාපෘති අංක D 1232 හි ඇස්තමේන්තු පිරිවැය රු.90,604,609 ක් වූ අතර, වාර්තා වූ දරන ලද සම්පූර්ණ පිරිවැය රු.91,024,211 ක් විය. එහෙත්, එය නිවැරදිව හඳුනාගත් විට, ඉකුත් වර්ෂයේ දැරූ පිරිවැය හා තථ්‍ය පිරිවැය සංඛ්‍යාව රු.93,178,372 ක් ලෙස නිවැරදි විය යුතුය. එබැවින් ලාභය රු.2,154,161 කින් වැඩියෙන් පෙන්වා තිබුණි.

- (vi) මූල්‍ය ප්‍රකාශ සමඟ අමුණා තිබූ උපලේඛනයේ ව්‍යාපෘති අංක 1230 සඳහා දරා ඇති පිරිවැය ලෙස වාර්තා කර තිබුණේ රු.29,129,224 ක මුදලකි. එහෙත් ලැබීම් හා ගෙවීම් උපලේඛනයට අනුව එය රු.15,474,084 ක් ලෙස සටහන් කර තිබුණි. එබැවින් දැරූ පිරිවැය සහ ඉපයු ලාභය පිළිවෙලින් රු.13,655,140 කින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි.

- (vii) එක් එක් කොන්ත්‍රාත්තුවක් සඳහා ව්‍යාපෘති ඉංජිනේරුවන් විසින් අනුමත කරන ලද වැඩ පත්‍රිකාවල දී ඇති අගයන්, කාලීනව කළ වැඩ වටිනාකම් ලෙස අදාළ ණයගැතියා හර කර ප්‍රගති බිල් ගිණුම බැර කරමින් ගිණුම් ගත කෙරේ. එවැනි ගිණුම්කරණ ගනුදෙනු වලංගු ඉන්වොයිසි වලින් සනාථ නොවේ. ණයගැතියන් හඳුනාගැනීම සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු සොයාගැනීම පරීක්ෂණයේදී අනාවරණය විය.

- රු.2,200,030,852 ක වටිනාකමකට ව්‍යාපෘති 16 ක් සඳහා ඉන්වොයිසි නිකුත් කර තිබූ නමුත්, එහි හර වටිනාකම ලෙස සටහන් කර තිබුණේ රු.2,172,030,852 ක් ලෙසිනි. මෙය ගිණුම් කටයුතු සඳහා දකුණු පළාතේ ඉංජිනේරු විසින් ලබා දී තිබුණි.

එබැවින් වැරදි සහගත හඳුනාගැනීම නිසා ණයගැති වටිනාකම රු.28,000,000 කින් වැඩිපුර පෙන්වා තිබුණි.

- බන්තරමුල්ල මූල්‍ය සේවා කාර්යාලයේ ණයගැති ගිණුමේ හර වටිනාකම සාචය ලෙස හඳුනාගැනීමේ පරිපාටිය නිසා ව්‍යාපෘති සංකේත අංක D 869 හා සම්බන්ධ ණයගැති ලෙජර ශේෂය හා සනාථ කිරීම අතර රු.99,212,808 ක වෙනසක් නිරීක්ෂණය විය.

(viii) මූල්‍ය ප්‍රකාශන වල ණයනිමියන් ලෙස රු.1,170,882,667 ක් පෙන්වා තිබුණි. එහෙත් ඇත්තවශයෙන් ඒවා ණයනිමි ශේෂයන් නොවීය. මේවා මුදල් ලද නමුත් ඉන්වොයිසි නිකුත් නොකිරීම සහ / හෝ වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් සාචය ලෙස ණයගැති ගිණුමට සටහන් කිරීම වැනි හේතු නිසා ඇති වූ ණයගැති බැර ශේෂයන්ය. එබැවින් මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන් පහත දක්වා ඇති පරිදි සාචය සටහන් හේතුකොට ගෙන නොමඟ යා හැකිය.

ව්‍යාපෘති අංක 1371 සහ 1434 සඳහා පිළිවෙළින් ලැබුණු රු.5,580,560 ක් හා රු.18,991,491 ක් වූ වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් සාචය ලෙස ණයගැති ගිණුම්වලට සටහන් කර තිබුණි.

(ix) මූල්‍ය ලියවිලි නොමැතිව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාලය ප්‍රගති බිල් ගිණුමට වටිනාකම් හර හා බැර කර තිබුණි. එමනිසා ප්‍රගති බිල් ගිණුමෙහි හර හා බැර ශේෂයන් පිළිවෙළින් රු.867,914,098 හා රු.2,049,895,290 හි නිරවද්‍යතාවය පිළිබඳව විගණනයේදී සැඟිලිකට පත්විය නොහැකිය.

(x) 2011 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ආදායම ලෙස හඳුනාගත් විවලයතා සහ අසම්භාව්‍යතා වටිනාකම රු.84,453,062 කි. මෙයින් රු.27,581,739 ක් පමණක් සේවාදායකයන් විසින් අනුමත කර තිබුණි. එබැවින් ආදායම වැඩියෙන් දැක්වූ ප්‍රමාණය රු.56,871,323 කි.

(xi) ව්‍යාපෘති අංක 990, 863 හා 1213 හි කොන්ත්‍රාත් මුදල ප්‍රමිත තාක්ෂණ කමිටුව (ප්‍ර.තා.ක) විසින් අඩුකර තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් වූ රු.56,135,461 ක පාඩුව මූල්‍ය ප්‍රකාශනවලට ගලපා නොතිබුණි.



(xii) සංශෝධනය කරන ලද කොන්ත්‍රාත් මිල ගණන්, ආදායම හඳුනාගැනීමේදී සැලකිල්ලට ගෙන නොතිබුණි. විස්තර පහත දැක්වේ.

ව්‍යාපෘති සංකේතය	කොන්ත්‍රාත් මුදල	ප්‍ර.තා.ක නිර්දේශ කළ මිල
	රු.	රු.
D 990	570,000,000	541,000,640
D 863	369,459,066	98,569,253
D 1213	12,964,381	9,118,018

(xiii) අංක 1309 ට අදාළ අවසාන ඉන්වොයිසිය අනුව කොන්ත්‍රාත් මුදල රු.15,748,511 ක් වූ නමුත් අමුණා ඇති උපලේඛනයේ එය පෙන්වා ඇත්තේ රු.8,859,721 ක් ලෙසිනි. එබැවින් කොන්ත්‍රාත් ආදායම හා ලාභය රු.6,888,789 කින් අඩුවෙන් දක්වා තිබුණි. තවද, අමුණා ඇති උපලේඛනයේ රු.2,133,529 ක් පාඩුවක් ලෙස සාවද්‍ය ලෙස හඳුනාගෙන ඇතත් එය ලාභයක් වශයෙන් පෙන්විය යුතුව තිබුණි.

(xiv) 2010 සැප්තැම්බර් 29 දින දරන නිම කිරීමේ සහතිකය අනුව ව්‍යාපෘති අංක 878, 2010 වර්ෂයේදී නිමකර තිබූ අතර, එය 2010 මූල්‍ය ප්‍රකාශවල වාර්තා කර තිබුණේ 88% ක් සම්පූර්ණ වූ ලෙසිනි. 2011 වර්ෂයේදී මිල ගණන් වැඩි වීම හේතුවෙන් කොන්ත්‍රාත් වටිනාකම රු.972,380,185 සිට රු.1,027,170,964 දක්වා වැඩි කර ඇතත් සාක්ෂි ඉදිරිපත් වූයේ මිල වැඩිවීම ඇතුළත් කොන්ත්‍රාත් වටිනාකම රු.986,799,720 ක් සඳහාය. එබැවින් වැඩි වූ රු.40,371,244 ක කොන්ත්‍රාත් මුදල සඳහා සාක්ෂි ඉදිරිපත් නොවීය.

(xv) ව්‍යාපෘති අංක 1113 ට අදාළ ප්‍රමාණ බිල්පත අනුව කොන්ත්‍රාත් මුදල රු.46,927,928 ක් විය යුතු වුවත්, මූල්‍ය ප්‍රකාශවලදී එය රු.56,286,294 ක් ලෙස සලකා තිබුණි. ඒ හේතුවෙන් කොන්ත්‍රාත් මුදල රු.9,358,366 කින් වැඩිපුර දක්වා තිබුණි.

(xvi) ව්‍යාපෘති අංක 1308, 1321, 1322, 1324, 1330, 1343, 1346, 1347, 1348 සහ 1376, 2011 වර්ෂයේදී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘති සඳහා වර්ෂය තුළ දැරූ වියදම රු.46,597,792 ක් වූ අතර, සමුච්චිත මුළු පිරිවැයද රු.46,597,792 කි. නමුත් මූල්‍ය ප්‍රකාශවලට අමුණා ඇති උපලේඛනවලට අනුව එය රු.57,666,040 ක් ලෙස සාවද්‍ය ලෙස හඳුනාගෙන තිබුණි. රු.11,068,248 ක් වූ වෙනස, එකී ව්‍යාපෘතිවල නිමකිරීමේ අදියර ගණනය කිරීමට බලපා ඇති අතර, ඒ හේතුවෙන් කොන්ත්‍රාත් ආදායම රු.11,400,001 කින් වැඩියෙන් පෙන්වා ඇත.

(xvii) දකුණු මූලික කාර්යාලයේ ව්‍යාපෘති 7 ක ආරම්භක ශේෂ සාවද්‍ය ලෙස ඉදිරියට ගෙනවිත් තිබූ අතර, ඒ හේතුවෙන් සම්බන්ධ පිරිවැය අඩු වී තිබුණි. එබැවින් ආදායම රු.10,696,168 අඩුවෙන් පෙන්වා තිබුණි.

(ඇ) ශ්‍රී.ල.හි.ප්‍ර 18 - දේපල, යන්ත්‍ර හා පිරිසත

(i) ස්ථාවර වත්කම් මිලදී ගත් දිනයේ සිට ක්ෂය කළ යුතු වුවත් එම අවශ්‍යතාවට පටහැනිව කොළඹ අට්ට සහ දකුණු මූලික කාර්යාල ඒවායෙහි ස්ථාවර වත්කම් මිලදී ගත් මුළු වර්ෂයටම ක්ෂය කර තිබුණි. ඒ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී ක්ෂය වටිනාකම පිළිවෙලින් රු.1,342,844 ක් සහ රු.2,080,344 කින් වැඩිපුර පෙන්වා තිබුණි.

(ii) රු.40,339,693 ක් වූ ඉදිරියට ගෙන ආ කෙර්ගෙන යන මූලධන වැඩ වල අගය, වත්කම් අපහරණය කිරීමේ ක්ෂය කිරීම් වලට හිලවී කර තිබුණි. කෙසේ වෙතත් සමාලෝචිත වර්ෂයේදී කෙර්ගෙන යන වැඩ සත්‍ය වශයෙන් අපහරණය කර නොතිබුණි.

(ඈ) ශ්‍රී.ල.හි.ප්‍ර 36 - අසම්භාව්‍ය බැරකම් සඳහා ප්‍රතිපාදන

දළ වශයෙන් රු.88,529,221 ක අගය කරන ලද වැදගත් අසම්භාව්‍ය වගකීම් කාර්යාංශය විසින් මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කර නොතිබුණි.

2.2.3 හිණුම්කරණ අඩුපාඩු

විගණනයේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) ඉදිකිරීම් හා උපදේශන පිරිවැය, ඉදිකිරීම් හා උපදේශන ආදායම, ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු / ගෙවිය යුතු රඳවා ගැනීම් හා වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම්වලට අදාළව විස්තරාත්මක උපලේඛන හා මූල්‍ය ප්‍රකාශන අතර රු.5,196,745,457 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ආ) ඉන්වොයිසි සටහන් නොකිරීම, සංකේත අංක කිරීමේ දෝෂ සහ ඉන්වොයිසි නොමැති වීම හේතුවෙන් උපදේශන ඒකකයේ ණයගැති හිණුම් වල රු.71,156,925 ක අසාමාන්‍ය බැර ශේෂයක් පැවතුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජංගම වත්කම් හා උපදේශක ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) 2010 දෙසැම්බර් 31 දිනට හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයේ දැක්වුණු සම්බන්ධිත ලාභ ශේෂය සහ 2011 ශේෂ පත්‍රයේ ඉදිරියට ගෙන ආ ආදායම් හා වියදම් හිණුමේ ශේෂය අතර රු.6,624,191 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ඈ) රඳවාගැනීම්

-----  
 ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් ඒකකයෙහි ආංශික මූල්‍ය ප්‍රකාශවල රඳවාගැනීම් පිළිබඳව කරන ලද විගණන සෝදිසි පරීක්ෂාවේදී පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) නැගෙනහිර සහ ගම්පහ මූලික කාර්යාලවල ලැබිය යුතු රඳවාගැනීම් සම්බන්ධයෙන් ගෙවීම් සහතික හා මූල්‍ය ප්‍රකාශන අතර වකතුව රු.17,312,332 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ii) නැගෙනහිර පළාතේ අංක 983 දරන ව්‍යාපෘතිය සඳහා ලැබී තිබූ රු.517,812 ක රඳවාගැනීම් මුදල ලැබිය යුතු හිඟ මුදලක් ලෙස පෙන්වා තිබුණි.
- (iii) බත්තරමුල්ල මූල්‍ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු විසින් අනුමත කරන ලද වැඩ පත්‍රිකා සහ මූල්‍ය ප්‍රකාශන අතර රු.14,828,414 ක වෙනසක් හඳුනාගන්නා ලදී. මූල්‍ය ප්‍රකාශනවල පෙන්වා තිබුණේ ව්‍යාපෘති 6 ක් සඳහා පමණක් රඳවාගැනීම් ලැබිය යුතු බවයි. එහෙත් වැඩ පත්‍රිකා අනුව එය ව්‍යාපෘති 32 කි. කෙසේ වෙතත් අනෙකුත් ව්‍යාපෘතිවල වැඩ පත්‍රිකා විගණනයට ලැබී නොතිබුණි. එබැවින් කොපමණ ලැබිය යුතු රඳවාගැනීම් මුදල් ප්‍රමාණයක් මූල්‍ය ප්‍රකාශන වලින් අත්හැරුණාද යන්න විගණනයේදී නිවැරදි ලෙස ගණනය කළ නොහැකි විය.
- (iv) බත්තරමුල්ල මූලික කාර්යාලයේ 2010 සහ 2011 වර්ෂවල මූල්‍ය ප්‍රකාශනවල රු.54,946,779 ක් ලැබිය යුතු රඳවාගැනීම් ලෙස කිසිදු වෙනසක් නැතිව අසාමාන්‍ය ලෙස දක්වා තිබුණි.
- (v) ව්‍යාපෘති අංක 869, 1340 සහ 1352 සඳහා ලැබිය යුතු රඳවාගැනීම්වලට අදාළ ගෙවන පාර්ශව සනාථ කිරීම් සහ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂයන් අතර පිළිවෙලින් රු.12,595,200 , රු.6,764,460 ක් සහ රු.6,505,105 ක වෙනස්කම් නිරීක්ෂණය විය.
- (vi) මූලික කාර්යාල 7 ක 10% සිට 100% පරාසයක අදියරයන් සම්පූර්ණ කළ ලෙස හඳුනාගත් කෙරුණෙකු යන ව්‍යාපෘති 80 ක ලැබිය යුතු රඳවාගැනීම් කිසිවක් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල පෙන්වා නොතිබුණි.

- (vii) සේවාදායකයන් විසින් අඩුකරගත් රු.33,727,423 ක් වූ රඳවාගැනීම් දකුණු මූලික කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු ලෙස පෙන්වා නොතිබුණි.
- (viii) දකුණු මූලික කාර්යාලයේ සහතික කරන ලද බිල්පත් සහ 2011 දෙසැම්බර් 31 දිනට ලෙජර ශේෂයන් අතර ලැබිය යුතු රඳවාගැනීම් වල රු.6,610,096 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ඉ) වැඩ ආරම්භකිරීමේ අත්තිකාරම්

-----

ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් ඒකකයේ මූල්‍ය ප්‍රකාශනවල පෙන්වන වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදල්වල එකතුව රු.3,456,388,048 කි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

- (i) නැගෙනහිර සහ ගම්පහ මූලික කාර්යාලවල වැඩ ආරම්භකිරීමේ අත්තිකාරම් සම්බන්ධයෙන් ගෙවීම් සහතික හා මූල්‍ය ප්‍රකාශන අතර රු.20,009,245 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ii) ව්‍යාපෘති අංක 1091 සහ 1400 ට අදාළව උපලේඛනය අනුව වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදල් පිළිවෙලින් රු.23,725,762 සහ රු.2,539,056 ක් විය. කෙසේවෙතත් අවසාන ඉන්වොයිසිවල එය පිළිවෙලින් රු.21,583,192 සහ රු.1,796,634 ක් ලෙස දැක්වුණි. ඊ අනුව ජංගම වගකීම් රු.2,884,992 කින් වැඩියෙන් දැක්වුණි.
- (iii) ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ අංක ICTAD/SBD/02 දරන චක්‍රලේඛයේ 14.2 (ආ) ඡේදය අනුව වැඩ ආරම්භකිරීමේ අත්තිකාරම්වලින් 90% ක් ව්‍යාපෘතියේ ඉන්වොයිසිවලින් අයකර ගත යුතු නමුත්, 90% ට අඩුවෙන් සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති 77 ක කිසිදු වැඩ ආරම්භකිරීමේ අත්තිකාරම් වටිනාකමක් මූල්‍ය ප්‍රකාශනවල පෙන්වා නොතිබුණි.
- (iv) වැඩ ආරම්භකිරීමේ අත්තිකාරමක් ලද විට ව්‍යාපෘති වටිනාකමින් 90% සීමාව දක්වා අනුපාතිකව ඉන්වොයිසි වටිනාකම්වලින් අඩුකර ගැනීමේ වගකීමට බැඳේ. කෙසේ වෙතත්, මූලික කාර්යාල 9 ක් භාරගත් 90% සිට 100% දක්වා නිම වූ ව්‍යාපෘති 29 ක රු.74,481,028 ක් වූ වැඩ ආරම්භකිරීමේ අත්තිකාරම් ශේෂ, ඉන්වොයිසිවල කරන ලද අඩුකිරීම්වලට අදාළ විධිමත් ජර්නල් සටහන් තැබීමකින් තොරව මූල්‍ය ප්‍රකාශනවල පෙන්වා තිබුණි.

- (v) බන්තරමුල්ල මූලික කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරු අනුමත කළ වැඩ පත්‍රිකා අනුව රු.180,892,096 ක් හිඟහිටි වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස දක්වා තිබුණු අතර, මූල්‍ය ප්‍රකාශන අනුව එය රු.82,036,187 ක් ලෙස පමණක් පෙන්වා තිබුණි. කෙසේවෙතත් මේ අතර වෙනස වූ රු.98,855,909 ක මුදල හඳුනාගෙන නොතිබුණි.
- (vi) දකුණු මූලික කාර්යාලයේ ව්‍යාපෘති 12 ක ලෙජර ගිණුම් හා සහතික කළ බිල්පත්වලින් අයකරගත් අත්තිකාරම් අතර එකතුව රු.69,912,796 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (vii) නැගෙනහිර මූලික කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් උපලේඛනයේ එකතුව රු.17,899,373 ක අසාමාන්‍ය හර ශේෂයක් පෙන්වා තිබුණි.

(ඊ) උපචිත වියදම්

-----

මූල්‍ය ප්‍රකාශනවල උපචිත වියදම් ලෙස රු.808,805,418 ක් පෙන්වා තිබූ අතර ඒ පිළිබඳව විගණනයේදී නිරීක්ෂණය වූ විෂමතා පහත දැක්වේ.

- (i) කොළඹ අවට, මධ්‍යම පළාත සහ කටුබැද්ද මූලික කාර්යාලවල ණය පදනම මත ද්‍රව්‍ය මිලදී ගැනීම් පිළිවෙලින් රු.11,077,642 , රු.38,510,982 සහ රු.1,377,217 සමාලෝචිත වර්ෂයේදී ණයකිමියන් ලෙස සටහන් කරනවා වෙනුවට උපචිත වියදම් යටතේ සටහන් කර තිබුණි.
- (ii) පිළිවෙලින් කොළඹ අවට සහ කටුබැද්ද මූලික කාර්යාලවල 2012 වර්ෂයේදී ණය පදනම යටතේ මිලදී ගත් ද්‍රව්‍යවල වටිනාකම වූ රු.5,535,510 ක් සහ රු.4,118,845 ක් සාවද්‍ය ලෙස 2011 වර්ෂය යටතේ සටහන් කර තිබුණි.

(උ) වැඩබිම්වල ද්‍රව්‍ය

-----

2011 වර්ෂය අවසානයට ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදිකිරීම් ඒකකයට අදාළ වැඩබිම්වල තිබූ ද්‍රව්‍යවල වටිනාකම රු.276,618,725 කි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

- (i) ගම්පහ මූලික කාර්යාලය වර්ෂය තුළදී මෙහෙයවූ වැඩබිම් 31 කින් වැඩබිම් 23 ක ද්‍රව්‍ය සත්‍යාපනය කරන ලදී. වැඩබිම් 23 සත්‍යේක්ෂණ වාර්තා අනුව, වැඩබිමේ හිඹිය

සුභ ද්‍රව්‍යවල වටිනාකම රු.10,315,687 කි. කෙසේවෙතත් මූල්‍ය ප්‍රකාශනවලට සැලකිල්ලට ගත් වැඩබිම්වල ද්‍රව්‍ය වටිනාකම රු.2,093,502 ක් පමණක් විය. එය නියෝජනය වූයේ වැඩබිම් තුනක වටිනාකම් පමණක් බව නිරීක්ෂණය විය.

- (ii) ගම්පහ මූලික කාර්යාලයේ අවසන් තොගයේ වටිනාකම, වැඩ නිමවීමේ ප්‍රතිඵලය නිශ්චය කිරීම සඳහා ඉදිකිරීම් වියදම ගණන් ගැනීමේදී අඩුකර නොතිබුණි. එබැවින් පිරිවැය සහ ආදායම පිළිවෙලින් රු.2,093,502 කින් වැඩියෙන් සහ රු.2,126,056 කින් අඩුවෙන් දැක්වුණි.
- (iii) ණය පදනම යටතේ මිලදීගත් රු.2,151,968 ක් වූ ද්‍රව්‍ය වටිනාකම ගම්පහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒකකයේ මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබුණි. ඊ අනුව ණයහිමියා සහ ලාභය එකී මුදලෙන් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් පෙන්වා තිබුණි.

(උ) කාර්යාංශයේ මධ්‍යම පළාත් මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමාලෝචිත වර්ෂය තුළදී සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගමට රු.548,000,000 ක මිලදී ගැනීම් අත්තිකාරම් ගෙවා තිබුණි. එය උප සමාගමට ගෙවා තිබුණේ කරන ලද මාර්ග ව්‍යාපෘති වැඩ සඳහාය. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිර්දේශයන් කරනු ලැබේ.

- (i) කිසිදු ලේඛනගත කිරීමක් නොමැතිව රු.169,396,000 ක මුදල් උප සමාගමට ගෙවා ඇති අතර, මවු සමාගම හා උප සමාගම අතර අත්තරී සමාගම් මුදල් හුවමාරුවීම් සඳහා විධිමත් පරිපාටියක් අනුගමනය කර නොතිබුණි.
- (ii) ඉහත අත්තිකාරම 2011 අගෝස්තු මාසයේදී ගෙවා තිබූ නමුත් 2011 දෙසැම්බර් 31 වන තුරු එය ආපසු අයකරගෙන නොතිබුණි. තවද එකී උප සමාගම ඉදිරිපත් කරනලද බදු ඉන්වොයිසි අනුව ලද අත්තිකාරම් ලෙස දක්වා තිබුණේ රු.163,000,000 ක් පමණි. එබැවින් මවු සමාගමේ හා උප සමාගමේ පෙන්වන ලද වටිනාකම් අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කළ අතර විගණනයේදී ගනුදෙනුවේ නිවැරදි අගය නිශ්චය කළ නොහැකි විය.
- (iii) කාර්යාංශය භාරගත් මාර්ග ව්‍යාපෘතිවලට මධ්‍යම ඉංජිනේරු සමාගම නිකුත් කරන ලද ඉන්වොයිසිවල වටිනාකම රු.263,500,000 ක් වුවත්, මාර්ග ව්‍යාපෘති සඳහා ගිණුම් ගත කළ වටිනාකම රු.205,000,000 ක් පමණි. මේ හේතුවෙන් එම ව්‍යාපෘතිවල ඉදිකිරීම් පිරිවැය රු.58,000,000 කින් අඩුවෙන් දැක්වුණි. මේවාට හේතු වී ඇත්තේ උප සමාගමට දුන් අත්තිකාරම් සහ උප සමාගම විසින් නිකුත් කරන ලද ඉන්වොයිසි වටිනාකම සාවද්‍ය ලෙස ගිණුම් ගත කිරීමයි.

(iv) පියවීමට හෝ සැපයුම්කරුගෙන් ද්‍රව්‍ය ලබාගැනීමට හෝ විධිමත් ක්‍රියාමාර්ග නොගෙන සැලකිය යුතු කාලයක් තිස්සේ රු.309,654,403 ක් වූ මිලදී ගැනීම් අත්තිකාරම් හිඟව පැවතුණි.

(ඵ) අවිනිශ්චිත ගිණුම්  
-----

හඳුනාගැනීමක් හෝ ගිණුම්වල ගැලපීමකින් තොරව මූල්‍ය ප්‍රකාශවල එකතුව රු.27,548,064 ක් වූ අවිනිශ්චිත ගිණුම් 5 ක ශේෂ මූල්‍ය ප්‍රකාශනවල පෙන්වා තිබුණි.

(ඵ) ආදායම් බදු  
-----

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) පවත්නා තොරතුරු අනුව ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල රු.458,664,555 කි. කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රකාශන අනුව එය රු.450,453,362 කි. මේ හේතුවෙන් රු.8,211,193 ක වෙනසක් හඳුනාගන්නා ලදී.

(ii) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ රු.141,711,492 ක් වූ ආදායම් බදු, උපයන වීට් ගෙවීමේ බදු, එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු මත පැනවූ දඩ මුදල ප්‍රතිපාදනයක් ලෙස ගිණුම්ගත කිරීම හෝ අසම්භාව්‍ය වගකීමක් ලෙස හෝ අනාවරණය කර නොතිබුණි.

2.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

-----  
පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ඉදිකිරීම් ඒකකය විසින් සපයන ලද කාල විශ්ලේෂණයට අනුව රු.304,420,640 ක් වූ ණයගැතියන් වසර තුනකට වඩා හිඟව පැවතුණි. එබැවින් දීර්ඝ කාලයක් පැරණි වූ මෙම ණය අය කර ගැනීම සැක සහිත විය. මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදනයක් ද ගිණුම්වල සලසා නොතිබුණි.

(ආ) උපදේශන අංශයේ රු.96,524,549 ක් වූ ණයගැතියන් වසර 3 කට වඩා හිඟව පවතින අතර, එම ණයගැතියන් සඳහා කිසිදු ප්‍රතිපාදනයක් සලසා නොතිබුණි.

(ඇ) මූල්‍ය ප්‍රකාශන අනුව ව්‍යාපෘති අංක D 1091 සහ D 1400 ණයගැති ශේෂ එකතුව රු.49,543,825 ක් වුවත් කාල විශ්ලේෂණය අනුව එය රු.52,428,816 ක් විය. එබැවින් කාල

විශ්ලේෂණය අනුව ශේෂය, ණයගැති ශේෂයට වඩා අතාත්මික ලෙස රු.2,884,991 කින් වැඩි වී තිබුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් එක් එක් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි.

හිණුම් විෂයය	වටිනාකම (රු.)	ඉදිරිපත් නොකළ විගණන සාක්ෂි
(අ) විවිධ ණයගැතියන්	13,349,857	සනාථ කිරීම්
(ආ) ණයහිමියන්	1,170,882,667	
(ඇ) වෙළඳ ණයගැතියන්	3,579,649,784	ඉන්වොයිසි සහ සනාථ කිරීම්

2.2.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකාරණා තීරණවලට අනුකූල නොවීම්

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීම් පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකාරණා තීරණවලට යොමුව	අනුකූල නොවීම
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 14(1) වගන්තිය	සමාලෝචිත වර්ෂයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාවේ පිටපතක් මූල්‍ය ප්‍රකාශන සමඟ විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.
(ආ) මුදල් රෙගුලාසි 154(6)	විගණකාධිපතිවරයාටද ඔහු විසින් ලිඛිතව බලය දී ඇති නිලධාරීන්ට ද ස්වකීය කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීම සඳහා සෑම සහයෝගයක්ම දක්වන බවට සියළුම ප්‍රධාන හිණුම් දීමේ නිලධාරීන් වගබලාගත යුතුය. එහෙත් අඛණ්ඩව විගණනය කර ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයේ විධිමත් කාර්යාල ඉඩකඩ පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් එය මෙතෙක් ලබා දී නැත.

- (ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගියත් වක්‍රලේඛ උපදෙස් පරිදි එය පවත්වාගෙන ගොස් නොතිබුණි.
- (ඈ) 2003 ජුනි 2 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක පීර්ඩී / 12 හි 8.7 වගන්තිය උපයන විට ගෙවීමේ බදු ඒ ඒ සේවකයාගේ වැටුපෙන් අයකර ගත යුතු වුවත්, 2009 සිට 2001 දක්වා වසර 3 ක කාල පරිච්ඡේදය සඳහා රු.17,423,977 ක් උපයන විට ගෙවීමේ බදු වශයෙන් කාර්යාංශය ගෙවා තිබුණි.
- (ඉ) 2007 ඔක්තෝබර් 17 දිනැති අංක 09 / 2007(i) දරණ රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ පොද්ගලික නිර්දේශය රහිතව කාර්යාංශය විසින් විශ්‍රාමික නිලධාරීන් 39 දෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබුණි.

3. මූල්‍ය සහ මෙහෙයුම් සමාලෝචනය

3.1 මූල්‍ය සමාලෝචනය

3.1.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් කටයුතුවලින් කාර්යාංශය රු.361,319,754 ක බද්දට පෙර ශුද්ධ ලාභයක් උපයා තිබූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු.666,487,356 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයෙහි රු.305,167,602 ක අඩුවීමක් දැක්වුණි. මීට හේතු වී ඇත්තේ සමාලෝචිත වර්ෂයේ සියලුම ද්‍රව්‍යවල මිල ඉහළ යාමයි.

3.1.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) කාර්යාංශය සමාලෝචිත වර්ෂයේදී කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,269 ක් භාවිතා කරමින් රු.මිලියන 361 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් උපයාගෙන තිබුණු අතර, කාර්යාංශයේ මුළු වත්කම්වල වටිනාකම රු.මිලියන 10,235 ක් විය. ඒ අනුව කාර්යාංශයේ මුළු වත්කම්වලින් 3.5% ක් ලාභය නියෝජනය විය.
- (ආ) ඉදිකිරීම් අංශය කාර්යාංශයේ ප්‍රධානම බලපෑමක් කළ හැකි අංශය බවට පත්වී තිබූ අතර, එය මුළු ආදායමින් 85% කුත් ශුද්ධ ලාභයෙන් 73% කුත් අත්පත් කරගෙන තිබුණි.

- (ඇ) ඉදිකිරීම් අංශයේ ආදායම ඉකුත් වර්ෂයේ රු.මිලියන 5,332 සිට ප්‍රවර්තන වර්ෂයේදී රු.මිලියන 7,598 දක්වා 43% කින් ඉකුත් වර්ෂයට සාපේක්ෂව වැඩි වී ඇත.
- (ඈ) 2010 දී පිළිවෙලින් 13% ක් හා 11 % ක් වූ මෙහෙයුම් ලාභාන්තිකය හා ශුද්ධ ලාභාන්තිකය 2011 වර්ෂයේදී පිළිවෙලින් 6% සිට 4% දක්වා පහත වැටී ඇත.

3.2 කාර්යසාධන සමාලෝචනය

-----  
 පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය 1973 ස්ථාපනය කරන ලද්දේ 1995 සිට යලි ස්ථාපිත වූ කාර්මික ව්‍යාපාර මගින් ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි. කාර්යාංශය ස්ථාපිත කරන ලද පනත අනුව පළමු අරමුණු 5, උපදේශන වැඩ හා සම්බන්ධ වන අතර, සියළුම වර්ගයේ ඉංජිනේරුමය උපදේශක සේවාවන් ජාතියට සැපයීම සඳහා කාර්යාංශයේ උපදේශන අංශය සියලුම අවශ්‍ය ගෞතික හා මානව සම්පත් වලින් සන්නද්ධ වී සිටී. කෙසේ වෙතත්, වර්තමානයේ කාර්යාංශය උපදේශන සේවාවට වඩා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ ඉදිකිරීම් වැඩ කෙරෙහිය.
- (ආ) කාර්යාංශය, උපදේශනය, ඉදිකිරීම් හා ජාත්‍යන්තර අංශ වශයෙන් සංවිධානය වී ඇත. 2011 වර්ෂය තුළදී රු.මිලියන 37,676 ක් වූ සමුච්චිත කොන්ත්‍රාත් වටිනාකමකින් යුතු ව්‍යාපෘති 332 ක් කෙරෙහි යමින් තිබුණි. 2011 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළදී රු.මිලියන 26,757 ක් වූ සමුච්චිත කොන්ත්‍රාත් වටිනාකමකින් යුතු නව ව්‍යාපෘති 255 ක් ආරම්භ කර තිබුණි. එයින්, සමාලෝචිත වර්ෂය තුළදී සමුච්චිත කොන්ත්‍රාත් වටිනාකම රු.මිලියන 5,303 ක් වූ ව්‍යාපෘති 156 ක් නිම කර තිබුණි.
- (ඇ) ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 2011 වර්ෂයේ මෙහෙයුම් ආදායමින් 11% ක් උපදේශනය මගින් උපයා තිබූ අතර ශේෂය උපයා ගෙන තිබුණේ ඉදිකිරීම් අංශයෙනි. රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංවර්ධන, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව වැනි ඉදිකිරීම් වැඩ භාරගන්නා රාජ්‍ය අංශයේ ආයතන රාශියක් ඇත. එහෙත්, උපදේශන වැඩ භාරගනු ලබන්නේ රාජ්‍ය ඉංජිනේරු සංවර්ධන සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය පමණි. ඉදිකිරීම් වැඩ වල ව්‍යාපාරික පිරිවැටුම හා වැඩ පරිමාව ඉතා ඉහළ මට්ටමක තිබීම හේතු කොට ගෙන කාර්යාංශය ආරම්භයේදී ඊට අධිකාරි බලය පවරා තිබූ ඉංජිනේරු උපදේශන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ගිකව ඉලක්ක කර නොතිබුණි. ඉංජිනේරුමය උපදේශන සේවයට වඩා කොන්ත්‍රාත් වැඩ මත වැඩිපුර අඛණ්ඩව යොමු වීම හේතු කොට ගෙන ජාතික ඇල්ම වූ ඉංජිනේරුමය උපදේශනය පිළිබඳ අධිකාරි බලය දී තිබූ ක්‍රමෝපායික හා අසහාය



අවස්ථාව කාර්යාංශයට අහිමි වී යා හැකිය. එබැවින් කාර්යාංශය සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ ගෝලීය ඉංජිනේරුමය සංවිධානයක් බවට පත් කිරීම සඳහා මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයන් උපරිමයෙන් උපයෝජනය කරමින් ඉංජිනේරුමය උපදේශන වැඩ වැඩියෙන් ඉලක්ක කිරීම අවශ්‍යතාවක් බවට පත් වී ඇත.

**3.3 හඳුනාගන්නා ලද පාඩු**

-----

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) කාර්යාංශයේ මූලික කාර්යාල 12 ක් විසින් භාරගන්නා ලද ව්‍යාපෘති 134 ක කොන්ත්‍රාත් වැඩ වලින් සමාලෝචිත වර්ෂය තුළදී රු.318,680,518 ක පාඩුවක් සිදු වී තිබුණි.
- (ආ) 2011 මූල්‍ය ප්‍රකාශවල රු.49,355,903 ක බැංකු අයිතවත් පෙන්නුම් කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රු.275,000 ක අයිත පොලී ගෙවා තිබූ නමුත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණි.

**3.4 කළමනාකරණ අකාර්යක්ෂමතා**

-----

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රඳවා ගැනීම් අයකර ගැනීමට ගෙන් ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවූ අතර 2011 වර්ෂය අවසන් වන විට නිම කරන ලද ව්‍යාපෘති 259 කට අදාළව හිඟව පැවති රඳවා ගැනීම් මුදල් ප්‍රමාණය රු.185,128,485 ක් වූ බව රඳවා ගැනීම් පිළිබඳ උපලේඛනය සමාලෝචනය කිරීමේදී සටහන් කර ගන්නා ලදී. එයින් රු.19,068,277 ක්, රු.1,867,034 ක් හා රු.14,637,031 ක් පිළිවෙලින් වර්ෂ එකක්, දෙකක් හා තුනක් වශයෙන් හිඟව පැවතුණි.
- (ආ) ඉදිකිරීම් කර්මාන්තය සඳහා ආර්ථික සේවා ගාස්තු මුදල් පදනම මත ගෙවීමට ලබාදී තිබූ අවස්ථාව භාවිතා කර නොතිබුණි.
- (ඇ) කාර්යාංශය පරිගණක විශාල ප්‍රමාණයක් භාවිතා කරනු ලැබුවත්, ගිණුම්කරණ පද්ධතියේ කොටසක් පමණක් පරිගණක ගත කර ඇති අතර එය භාවිතා කර තිබුණේ මූලික කාර්යාලවල ශේෂ පිරික්සුමක් ලබා ගැනීම සඳහා පමණි. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ ඉතිරි කටයුතු සියල්ල හස්ත පද්ධති මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ හේතුවෙන් කාලය නාස්ති කිරීම, වේගය තහවුරු කර ගැනීමට අපහසු වීම, තොරතුරුවල නිරවද්‍යතාවට හා සංගතතාවට හානි විය හැකිව තිබුණි. අයවැයට එරෙහි විවලනයන්, එක් එක් ව්‍යාපෘතියට අදාළ පිරිවැය හා ලාභදායීත්වය ආදිය පිළිබඳ අත්‍යවශ්‍ය ගිණුම්කරණ තොරතුරු

කළමනාකරණයට ලබාගැනීම සඳහා ඒකාබද්ධ ගිණුම්කරණ පැහැදිලි කාර්යාලයට ස්ථාපිත කළ නොහැක්කේ මන්ද යන ප්‍රශ්නය පැන නගී.

- (ඇ) ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් අංශයේ පිළියෙල කරන දිනය සඳහන් නොකර ඉන්වොයිසි පිළියෙල කර තිබුණි.
- (ඉ) කොන්ත්‍රාත්වල ඇස්තමේන්තු පිරිවැය නිශ්චය කරන ක්‍රමය ඒකාකාරීව යොදාගෙන නොතිබුණු අතර ඇස්තමේන්තු පිරිවැය ගණනය කිරීමේදී එය විනිවිද පෙනෙන ආකාරයෙන් සිදුකර නොතිබුණි.
- (ඊ) කොන්ත්‍රාත් මුදල සහ තවත් පිරිවැය පමණක් කාර්යාලයේ ප්‍රගති රැස්වීම් වලදී සාකච්ඡා කිරීම හේතුවෙන් එහිදී ඇස්තමේන්තු පිරිවැය වැදගත් කාරණයක් ලෙස සලකා නොතිබුණි.
- (ඊ) 2011 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල නොකිරීම හේතුවෙන් ප්‍රසම්පාදන විධිමත්ව පාලනය කර නොතිබුණි.

3.5 ආර්ථික නොවන ගනුදෙනු

ආදායම හඳුනාගැනීමේ ප්‍රකාශනයට අනුව, සමාලෝචිත වර්ෂය තුළ භාරගන්නා ලද ව්‍යාපෘති 134 කින් රු.350,327,002 ක අලාභයක් වන බවට ඇස්තමේන්තු කර තිබුණි.

3.7 සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2011 සිට 2016 දක්වා කාල පරිච්ඡේදය සඳහා පිළියෙල කර 2011 අප්‍රේල් මාසයේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සංයුක්ත සැලැස්මේ පහත සඳහන් විශේෂ ලක්ෂණයන් හෙළිදරව් කර නොතිබුණි.

- (i) පහත සඳහන් විෂයයන් යටතේ වර්තමානයේ පවත්නා සම්පත්:
  - ඉඩම් හා ගොඩනැගිලි
  - නිෂ්පාදන සහ මෙහෙයුම් පහසුකම්
  - සැපයුම්කරුවන් හා විකුණුම්කරුවන් කළමනාකරණ පද්ධතිය
- (ii) ඉකුත් වර්ෂ තුනක මෙහෙයුම් ප්‍රතිඵල සමාලෝචනයක්

(iii) සැලැස්මේ සඳහන් අභිමතාර්ථ සහ ඉලක්ක සපුරාගැනීමට සාදුරු වගකියන කළමනාකරුවන්

(ආ) අනුමත සංයුක්ත සැලැස්මේ ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදය අනුව නව අංශ 4 ක සංවිධාන මාදිලියක් යටතේ මෙහෙයවීමට මූල්‍ය සහ පරිපාලන නමින් නව අංශයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබුණි. තවද 2010 වර්ෂයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) හා 2012 වර්ෂයේදී අතිරේක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වශයෙන් නව තනතුරු දෙකක් ඇති කිරීමටද තීරණය කර තිබුණි. කෙසේ වෙතත් ඉහත කී නව අංශය ස්ථාපනය කළ බවට හෝ 2010 සහ 2012 වර්ෂ වලදී සුදුසු පත්වීම් සැලසුම් කළ පරිදි කළ බවට විගණනයේදී තහවුරු කර ගත නොහැකි විය.

(ඇ) සංයුක්ත සැලැස්මෙහි සඳහන් කර තිබූ ක්‍රියාකාරී සැලැස්ම, 2011 සහ 2012 සඳහා ඉදිරිපත් කරන ලද සංශෝධිත ක්‍රියාකාරී සැලැස්මවලට වඩා වෙනස් විය. ඒ අනුව ඇත්ත වශයෙන්ම කාර්යාංශයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම කුමක්ද යන්න අපැහැදිලිය.

(ඈ) පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්මෙන් කාර්යාංශයේ එක් එක් ව්‍යාපාරික මෙහෙයුම්කට අදාළ ක්‍රියාකාරීත්වයන් වෙන වෙනම අමතා නොතිබුණි. අභ්‍යන්තර විගණන සහ පර්යේෂණ හා සංවර්ධන අංශ කෙරෙහි යොමු කිරීමක්ද කර නොතිබුණි.

3.8 අයවැය පාලනය

කාර්යාංශයේ අයවැය ලේඛනයේ සඳහන් ආදායම් හා වියදම් සහ තව්‍ය ආදායම් හා වියදම් අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය එලදායි කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණු බව දක්නට ලැබුණි.

4. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු, 1971 අංක 38 දරණ මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන වාර්තාවෙන් කාර්යාංශයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ආ) බදුකරණය
- (ඇ) වෙළඳ ණයගැතියන්

ශේෂ පත්‍රය	සමුහය		මඉලකා	
		2011	2011	2010
<b>ජංගම නොවන වත්කම්</b>				
දේපල, පිරිසත සහ උපකරණ	1	582,651,233	561,594,603	386,659,295
කෙරෙහිත් පවතින ප්‍රාග්ධන කාර්යයන්	2	144,685,178	144,685,278	
ආයෝජන	3	64,456,627	64,456,647	69,796,710
<b>මුළු ජංගම නොවන වත්කම්</b>		<b>791,793,139</b>	<b>770,736,529</b>	<b>456,456,005</b>
<b>ජංගම වත්කම්</b>				
කෙරෙහිත් පවතින / වැඩපොළෙහි ඇති ද්‍රව්‍යය වාණිජ සහ වෙනත් අය විය යුතු දේ	4	278,209,888	277,233,388	230,776,562
ණයගැනියන්	5	5,334,051,099	3,579,649,784	1,470,451,532
ගනුදෙනුකරුවන්ගෙන් හිඟ		1,426,715,480	886,368,525	335,937,179
ලැබිය යුතු රඳවා ගැනීම්		913,569,758	913,569,758	604,029,563
කෙටි කාලීන ආයෝජන	6	1,709,593,967	1,707,593,967	1,491,086,629
වෙනත් ජංගම වත්කම්				
විවිධ ණයගැනියන්	7	14,296,632	13,349,857	45,582,508
තැන්පතු	8	16,020,908	15,420,908	9,383,171
අත්තිකාරම්	9	1,560,794,617	1,486,877,046	78,280,257
සේවක ණය	10	51,024,587	51,024,587	21,110,427
සාමාන්‍ය අවිනිශ්චිතතා	11	1,774,849	1,774,849	6,002,695
සංසරණයේ පවතින මුදල්	12	13,342,692	12,076,692	
පෙරගෙවීම්	13	3,126,938	3,051,938	1,332,485
බැංකු අග්‍රිම				404,169
අනේ සහ බැංකුවේ ඇති මුදල්	14	599,866,077	516,700,961	327,388,491
<b>මුළු ජංගම වත්කම්</b>		<b>11,922,387,494</b>	<b>9,464,692,261</b>	<b>4,621,765,668</b>
<b>මුළු වත්කම්</b>		<b>12,714,180,633</b>	<b>10,235,428,790</b>	<b>5,078,221,673</b>
<b>සමකොටස් සහ බැරකම්</b>				
<b>ප්‍රාග්ධන සහ සංචිත</b>				
දායකත්ව ප්‍රාග්ධනය		500,000	500,000	500,000
ප්‍රාග්ධන සංචිත		12,697,552	12,697,552	12,697,551
ආදායම් සංචිත		1,583,947	1,583,947	1,583,947
අය වැය ගිණුම		916,300,905	916,300,905	538,759,284
ශුද්ධ ගැලපීම්		18,714,345	18,714,345	(38,621,767)
වියදම මත ආදායම 2011		203,056,499	199,414,456	416,163,388
<b>මුළු ප්‍රාග්ධනය සහ සංචිත</b>		<b>1,152,853,248</b>	<b>1,149,211,204</b>	<b>931,082,403</b>

**ශේෂ පත්‍රය ඉදිරියට**

	සමූහය		මූලකා	
	2011	2011	2011	2010
<b>ජංගම නොවන වත්කම්</b>				
දීර්ඝ කාලීන බැරකම්				
වාහන ලිසිං	15	56,443,488	35,900,303	3,382,044
සේවක විශ්‍රාම පාරිතෝෂික සඳහා වෙන් කිරීම්		203,004,443	203,004,443	172,616,158
විලම්බිත බදු		61,355		
<b>මුළු ජංගම නොවන බැරකම්</b>		<b>259,509,286</b>	<b>238,904,745</b>	<b>175,998,202</b>
<b>ජංගම බැරකම්</b>				
ගනුදෙනුකරුවන්ට හිඟ රජයට හිඟ		2,668,802,305	2,218,193,918	605,187,286
ගෙවිය යුතු ආදායම් බදු සහ ලාභාංශ		452,561,417	450,453,362	386,442,259
වැට් බදු සඳහා ප්‍රතිපාදන		70,603,584	22,369,832	104,105,894
වැට් 1/3 සඳහා ප්‍රතිපාදන		(377,859)	(377,859)	
රඳවා ගැනීමේ බදු සඳහා ප්‍රතිපාදන		(1,744,304)	(1,744,304)	6,575,646
වෙනත් බදු		5,326,161	5,326,161	3,913,301
ණයහිමියන්	16	1,205,643,714	1,170,882,667	984,981,872
සේවයේ යෙදවීමේ සහ වෙනත් අත්තිකාරම්		5,291,218,863	3,766,803,149	1,375,728,372
වෙනත් අත්තිකාරම්		9,929,273	9,929,273	
වාහන ලිසිං		-	-	
කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු රඳවා ගැනීම්		307,883,189	307,717,364	158,423,873
විවිධ ණයහිමියන්	17	6,276,972	6,276,972	12,778,342
නැවත ගෙවිය යුතු තැන්පතු		14,671	141,671	152,171
උපවිත වියදම්	18	1,210,423,995	808,805,418	325,593,066
සාමාන්‍ය අවිනිශ්චිතතා ගිණුම		25,773,215	25,773,215	610,736
කාර්යාල අතර ජංගම ගිණුම්		-	-	(153,711)
අන්තර් සමාගම් ජංගම වත්කම්		-	7,406,097	
බැංකු අයිරා		49,355,903	49,355,903	6,801,961
<b>මුළු ජංගම බැරකම්</b>		<b>11,301,818,100</b>	<b>8,847,312,840</b>	<b>3,971,141,068</b>
<b>මුළු සමකොටස් සහ බැරකම්</b>		<b>12,714,180,633</b>	<b>10,235,428,790</b>	<b>5,078,221,673</b>

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ සාමාන්‍යයෙන් පිළිගනු ලබන ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සකස් කර සහ ඉදිරිපත් කර ඇත.

යූ.එන්.බී. මාවතගම  
 මූල්‍ය කළමනාකරු  
 අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සහ වෙනුවෙන් අත්සන් කරන ලදී.

එන්. රුපසිංහ  
 සභාපති

එම්.ඒ.පී. හේමවන්ද  
 අධ්‍යක්ෂ



**ආදායම් ප්‍රකාශනය**

		සමූහය		මිලදකා	
		2011	2011	2010	
ආදායම					
ඉදිකිරීම් ආදායම්	19	9,974,122,653	7,663,814,769	5,104,416,122	
අඩු කළා - ඉදිකිරීම් පිරිවැය	20	9,228,470,652	6,953,482,266	3,934,278,323	
<b>ඉදිකිරීම් ලාභය</b>		<b>745,652,000</b>	<b>710,332,502</b>	<b>1,170,137,799</b>	
උපදේශන ආදායම	21	909,829,306	909,829,306	668,174,449	
අඩු කළා - උපදේශන පිරිවැය	22	678,030,455	678,030,455	412,806,765	
උපදේශන ලාභය		231,798,852	231,798,852	255,367,684	
ඉදිකිරීම් සහ උපදේශන ලාභය		977,450,852	942,131,354	1,425,505,483	
වෙනත් ආදායම්	23	399,315,630	397,604,779	157,982,146	
<b>මෙහෙයුම් ආදායම්</b>		<b>1,376,766,482</b>	<b>1,339,736,133</b>		
අඩු කළා මෙහෙයුම් පිරිවැය		-	-	-	
පරිපාලන පිරිවැය					
සේවක පිරිවැය	24	382,153,933	378,768,224	256,776,534	
ක්‍රමක්ෂය	25	130,328,711	123,744,368	79,745,529	
වෙනත් මෙහෙයුම් වියදම්	26	347,456,628	327,042,638	489,100,108	
<b>මුළු මෙහෙයුම් වියදම්</b>		<b>859,939,273</b>	<b>829,555,230</b>	<b>825,622,171</b>	
<b>මෙහෙයුම් ලාභය</b>		<b>516,827,209</b>	<b>510,180,903</b>	<b>757,865,458</b>	
අඩු කළා මූල්‍ය පිරිවැය	27	15,022,528	14,187,675	19,962,066	
<b>වෙන් කිරීම්වලට පෙර ශුද්ධ ලාභය</b>		<b>501,804,681</b>	<b>495,993,228</b>	<b>737,903,392</b>	
අඩු කළා වෙන් කිරීම්					
පාරිතෝෂික සඳහා වෙන් කිරීම්		50,277,065	50,277,065	16,690,954	
බොල් ණය සඳහා වෙන් කිරීම්	28	84,396,410	84,396,410	54,725,082	
<b>බදු පෙර ශුද්ධ ලාභය</b>		<b>367,131,207</b>	<b>361,319,754</b>	<b>666,487,356</b>	
2010 වර්ෂය සඳහා වෙන් කිරීම් යටතේ බදු		25,770,935	25,770,935		
වර්ෂය සඳහා බදු		138,303,773	136,134,363	250,323,968	
<b>බදු පසු ශුද්ධ ලාභය</b>		<b>203,056,499</b>	<b>199,414,456</b>	<b>416,163,388</b>	

**සමකොටස් වෙනස් වීමේ ප්‍රකාශනය**

සමූහය	මුදලකා				
	කොටස් ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණන සංචිත	ආදායම් සංචිත	සමුච්චිත ලාභ	එකතුව
2010 ජනවාරි 01 දිනට ශේෂය	500,000	12,697,551	1,583,947	538,759,284	553,540,782
වර්ෂය සඳහා ශුද්ධ ලාභය				416,163,388	416,163,388
පෙර කාල පරිච්ඡේද සඳහා ගැලපීම්				(38,621,767)	(38,621,767)
2010.12.31 දිනට ශේෂය	500,000	12,697,551	1,583,947	916,300,905	931,082,403
2011 ජනවාරි 01 දිනට ශේෂය	500,000	12,697,551	1,583,947	916,300,905	931,082,403
වර්ෂය සඳහා ශුද්ධ ලාභය				203,056,499	203,056,499
පෙර කාල පරිච්ඡේද සඳහා ගැලපීම්				18,714,345	18,714,345
<b>2011.12.31 දිනට ශේෂය</b>	<b>500,000</b>	<b>12,697,551</b>	<b>1,583,947</b>	<b>1,138,071,749</b>	<b>1,152,853,247</b>

සමූහය	මුදලකා				
	කොටස් ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණන සංචිත	ආදායම් සංචිත	සමුච්චිත ලාභ	එකතුව
2010 ජනවාරි 01 දිනට ශේෂය	500,000	12,697,551	1,583,947	538,759,284	553,540,782
වර්ෂය සඳහා ශුද්ධ ලාභය				416,163,388	416,163,388
පෙර කාල පරිච්ඡේද සඳහා ගැලපීම්				(38,621,767)	(38,621,767)
ලාභාංශ					
2010.12.31 දිනට ශේෂය	500,000	12,697,551	1,583,947	916,300,905	931,082,403
2011 ජනවාරි 01 දිනට ශේෂය	500,000	12,697,551	1,583,947	916,300,905	931,082,403
වර්ෂය සඳහා ශුද්ධ ලාභය				199,414,455	199,414,455
පෙර කාල පරිච්ඡේද සඳහා ගැලපීම්				18,714,345	18,714,345
<b>2011.12.31 දිනට ශේෂය</b>	<b>500,000</b>	<b>12,697,551</b>	<b>1,583,947</b>	<b>1,134,429,705</b>	<b>1,149,211,203</b>

**මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය**

	සමූහය	මඉලකා	
	2011	2011	2010
බදු පෙර ශුද්ධ ලාභය	367,131,207	361,319,754	666,487,356
එකතු කළා			
(1) ක්‍රමානුකූල සඳහා වෙන් කිරීම්	130,328,711	123,744,368	79,745,529
(2) බොල් ණය සඳහා වෙන් කිරීම්	84,396,410	84,396,410	54,725,082
(3) පාරිතෝෂික සඳහා වෙන් කිරීම්	50,277,065	50,277,065	16,690,654
(4) බැංකු ලිපි මත පොළිය			-
(5) බැංකු අයිරා පොළිය සහ බැංකු අය කිරීම්	15,022,528	14,187,675	19,962,066
(6) පෙර වර්ෂයේ ගැලපීම්	18,714,345	18,714,345	(38,621,767)
	<b>298,739,058</b>	<b>291,319,862</b>	<b>132,501,864.30</b>
අඩු කළා			
(1) තැන්පත් සඳහා ලැබුණු පොළිය	(397,641,261)	(397,604,779)	(109,258,521)
(2) වර්ෂය තුළදී ආදායම් බදු සහ රඳවා ගැනීමේ බදු ගෙවීම්	(97,894,195)	(97,894,196)	(4,827,035)
(3) පාරිතෝෂික ගෙවීම්	(19,888,780)	(19,888,780)	(13,575,980)
	<b>(515,424,237)</b>	<b>(515,387,755)</b>	<b>(127,661,536)</b>
කාර්ය ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය	<b>150,446,029</b>	<b>137,251,861</b>	<b>671,327,684</b>
(1) ණයගැතියන් ඉහළ යෑම	(3,916,710,101)	(2,161,362,010)	(590,992,241)
(2) කොටස්කරුවන්ගෙන් ලැබිය යුතු හිඟ ඉහළ යෑම	(1,090,778,301)	(550,431,346)	(335,937,179)
(3) ලැබිය යුතු රඳවා ගැනීම් ඉහළ යෑම	(309,540,195)	(309,540,195)	(604,029,563)
(4) ඉන්වෙන්ටරි ඉහළ යෑම	(47,433,326)	(46,456,826)	(228,623,732)
(5) කාර්යයන්වල වටිනාකම පහළ යෑම C/F			-
(6) කාර්යයන්වල පිරිවැය පහළ යෑම C/F			-
(7) සාමාන්‍ය අවිනිශ්චිතතා ගිණුමේ බැර ශේෂය ඉහළ යෑම	29,390,325	29,390,325	(6,506,881)
(8) ගෙවිය යුතු තැන්පත් ඉහළ යෑම	(10,500)	(10,500)	90,171
(9) ණයහිමියන් ඉහළ යෑම	4,139,580,236	2,580,403,475	776,203,876
(10) කොටස්කරුවන්ට හිඟ මුදල් ඉහළ යෑම	2,063,615,019	1,613,006,632	605,187,286
(11) ගෙවිය යුතු රඳවා ගැනීම් ඉහළ යෑම	149,459,316	149,293,491	26,290,663
(12) රජයට පවතින හිඟ ඉහළ යෑම / පහළ යෑම	(40,787,258)	(89,021,010)	33,291,549
(13) උපචිත වියදම් ඉහළ යෑම	884,830,929	483,212,352	25,021,680
(14) සේවක ණය සහ අත්තිකාරම් ඉහළ යෑම	(1,512,428,520)	(1,438,510,949)	(42,000,687)
(15) පෙර ගෙවීම් පහළ යෑම	(1,794,453)	(1,719,453)	1,463,321
(16) ලැබිය යුතු තැන්පත් ඉහළ යෑම	(6,637,737)	(6,037,737)	(1,565,707)
(17) බැංකු අයිරා, සංසරණයේ සහ ජංගම ගිණුම්වල ඇති මුදල් පහළ යෑම	557,880	557,880	6,132,353
(18) සම්බන්ධිත සමාගම්වලට ඇති හිඟ ඉහළ යෑම	-	7,406,097	-
	<b>341,313,313</b>	<b>260,180,226</b>	<b>(335,975,091)</b>
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මුදල් ගලා ඒම / (ගලා යෑම)	<b>491,759,342</b>	<b>397,432,087</b>	<b>335,352,593</b>

	සමුහය	මඉලකා	
	2011	2011	2010
ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ගලා ඒම / (ගලා යෑම)			
(1) ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම	(368,892,654)	(341,251,681)	(120,049,938)
(2) ස්ථාවර වත්කම් බැහැර කිරීම	42,572,006	42,572,006	
(3) කෙරෙහිත් පවතින කාර්යයන්වල ඉහළ යෑම	(144,685,278)	(144,685,278)	2,279
(4) ආයෝජනවල ඉහළ යෑම	5,340,073	5,340,073	(13,161,053)
(5) අනුබද්ධිත ආයතනයෙහි ආයෝජන	10	(10)	
	<b>(465,665,844)</b>	<b>(438,024,891)</b>	<b>(130,931,517)</b>
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ලැබීම			
(1) ලබා ගත් ණය			
(2) ලිසිං නිරවුල් කිරීම	53,061,444	32,518,259	(3,309,838)
(3) බැංකු අයිරා සහ අයකිරීම් මත ගෙවන ලද පොළිය	(15,022,528)	(14,187,675)	(19,962,066)
(4) බැංකු ලිසිං මත ගෙවන ලද පොළිය			-
(5) ලැබුණු පොළිය	397,641,261	397,604,779	109,258,520
	<b>435,680,178</b>	<b>415,935,363</b>	<b>85,986,616</b>
සමකොටස් සහ සංචිතවල ඉහළ යෑම්වලින් ලත් මූල්‍ය ප්‍රවාහ			
(1) ප්‍රාග්ධන සංචිතවල ඉහළ යෑම			-
මුදල් හා මුදල් හා සමාන දේ වල ඉහළ යෑම / (පහළ යෑම)	<b>461,773,676</b>	<b>375,342,559</b>	<b>290,407,692</b>
වර්ෂය ආරම්භයට මුදල් හා මුදල් හා සමාන දෑ	1,811,673,159	1,811,673,159	1,521,265,466
වර්ෂය අවසානයට මුදල් හා මුදල් හා සමාන දෑ	<b>2,273,446,835</b>	<b>2,187,015,718</b>	<b>1,811,673,158</b>

වර්ෂය අවසානයට මුදල් හා මුදල් හා සමාන දෑ වල විශ්ලේෂණය	දිනට 2011.12.31	දිනට 2011.12.31	දිනට 2010.12.31
		(රු.)	(රු.)
බැංකුවේ ඇති මුදල්	1,709,593,967	1,707,593,967	1,491,086,629
මුදල් තැන්පතු සහ ඒ හා සමාන දෑ			
සංසරණයේ ඇති මුදල්	13,342,692	12,076,692	
බැංකු ජංගම ගිණුම්	<b>599,866,078</b>	<b>516,700,961</b>	<b>327,388,490</b>
බැංකු ජංගම ගිණුම් - අයිරා	(49,355,903)	(49,355,903)	(6,801,961,00)
අනෙක් ඇති මුදල්	-	-	-
ශුද්ධ ශේෂය	<b>2,273,446,835</b>	<b>2,187,015,718</b>	<b>1,811,673,158</b>

**මූල්‍ය ප්‍රකාශනය සඳහා සටහන් - ශේෂ පත්‍ර සටහන්**

• දේපල, පිරිසත සහ යන්ත්‍රෝපකරණ	45
• කෙරෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන්, කෙරෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන් / වැඩපොළෙහි ඇති ද්‍රව්‍යය	46
• ණයගැතියන්	47
• කෙටි කාලීන ආයෝජන	48
• විවිධ ණයගැතියන්, තැන්පත්	49
• අත්තිකාරම්, සේවක ණය, සාමාන්‍යය අවිනිශ්චිතතා, සංසරණයේ පවතින මුදල්, පෙරගෙවීම්	50
• අතේ සහ බැංකුවේ ඇති මුදල්	51
• වාහන ලිපි, ණයහිමියන්	52
• විවිධ ණයහිමියන්, උපවිත වියදම්	53

මුදල ප්‍රකාශන අනුපාතික - වෙළුම පහත  
 රුපියල, මිලියන හා හත්ලොකාරක

වර්ගය	විවේචන වර්ගය	කාර්යාල වර්ගය	සාමාන්‍ය වශයෙන් වර්ගය	අදාළ වන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	
විවේචන වර්ගය	226,767,639.18	35,939,083.00	61,288,247.02	29,218,048.21	167,421.54	116,198,068.24	22,286,193.16	19,473,414.10	120,908,550.86	99,637,093.29	6,843,559.50	6,556,451.48	7,063,399.53	133,937,830.38	-	-	-	-	-	-	886,284,999.49
විවේචන වර්ගය	(7,593,755.56)	(3,778,237.99)	(14,511,118.99)	(2,089,857.90)	(42,440.00)	(526,983.19)	(61,161.91)	(3,625,628.34)	(1,865,570.25)	(838,250.60)	(12,080.00)	(16,750.00)	-	(35,073,814.73)	-	-	-	-	-	-	(35,073,814.73)
විවේචන වර්ගය	(4,021,856.58)	(41,758.93)	112,026.29	6,422,851.03	10,228.48	888,231.25	(0.10)	(437,428.11)	(963,842.31)	12,856.01	-	-	-	23,758,708.51	-	-	-	-	-	-	23,758,708.51
විවේචන වර්ගය	177,246,340.70	5,997,002.19	6,422,851.03	6,796,199.12	-	14,400,987.47	8,792,671.96	2,546,056.31	23,600,810.68	26,642,906.20	1,408,169.74	739,034.96	-	340,991,975.20	-	-	-	-	-	-	340,991,975.20
විවේචන වර්ගය	(3,017,857.14)	(49,611.67)	(93,763.02)	(132,213.43)	-	(6,908.00)	-	(8,265.44)	(20,000.00)	(367,841.30)	-	(2,062.22)	-	(3,698,522.22)	-	-	-	-	-	-	(3,698,522.22)
විවේචන වර්ගය	389,380,510.60	38,066,876.60	53,218,242.33	33,792,196.00	124,981.54	130,853,395.77	31,017,703.11	17,946,148.52	141,659,948.98	125,086,763.60	8,127,649.24	7,276,674.22	7,063,399.53	228,547,256.21	-	-	-	-	-	-	1,212,263,346.25

වර්ගය	විවේචන වර්ගය	කාර්යාල වර්ගය	සාමාන්‍ය වශයෙන් වර්ගය	අදාළ වන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය
විවේචන වර්ගය	226,767,639.18	35,939,083.00	61,288,247.02	29,218,048.21	167,421.54	116,198,068.24	22,286,193.16	19,473,414.10	120,908,550.86	99,637,093.29	6,843,559.50	6,556,451.48	7,063,399.53	133,937,830.38	-	-	-	-	-	-	886,284,999.49
විවේචන වර්ගය	(7,593,755.56)	(3,778,237.99)	(14,511,118.99)	(2,089,857.90)	(42,440.00)	(526,983.19)	(61,161.91)	(3,625,628.34)	(1,865,570.25)	(838,250.60)	(12,080.00)	(16,750.00)	-	(35,073,814.73)	-	-	-	-	-	-	(35,073,814.73)
විවේචන වර්ගය	(4,021,856.58)	(41,758.93)	112,026.29	6,422,851.03	10,228.48	888,231.25	(0.10)	(437,428.11)	(963,842.31)	12,856.01	-	-	-	23,758,708.51	-	-	-	-	-	-	23,758,708.51
විවේචන වර්ගය	154,014,935.70	5,238,883.92	5,758,679.42	6,796,199.12	-	14,402,087.47	8,792,671.96	2,546,056.31	21,749,187.68	25,886,206.20	1,408,169.74	735,274.96	-	313,351,002.32	-	-	-	-	-	-	313,351,002.32
විවේචන වර්ගය	(3,017,857.14)	(49,611.67)	(93,763.02)	(132,213.43)	-	(6,908.00)	-	(8,265.44)	(20,000.00)	(367,841.30)	-	(2,062.22)	-	(3,698,522.22)	-	-	-	-	-	-	(3,698,522.22)
විවේචන වර්ගය	366,149,105.60	37,308,358.33	52,554,070.72	33,792,196.00	124,981.54	130,914,495.77	31,017,703.11	17,911,383.52	139,808,325.98	124,030,063.60	8,127,649.24	7,273,384.22	7,063,399.53	228,547,256.21	-	-	-	-	-	-	1,224,962,065.99

වර්ගය	විවේචන වර්ගය	කාර්යාල වර්ගය	සාමාන්‍ය වශයෙන් වර්ගය	අදාළ වන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය	විවේචන වර්ගය
විවේචන වර්ගය	142,798,727.51	16,514,073.99	24,411,375.72	16,122,304.81	67,442.70	82,335,580.92	14,467,612.61	9,906,222.40	66,519,959.83	61,293,843.81	2,379,199.97	4,048,199.79	7,063,399.53	63,424,626.33	-	-	-	-	-	-	504,289,170.39
විවේචන වර්ගය	(1,005,006.69)	(35,459.71)	(75,655.56)	(646,852.92)	(1,599.11)	(4,512,759.72)	3,397,645.43	461,312.95	(1,965,060.67)	(770,691.05)	253,081.24	(169,751.87)	-	(3,577,091.84)	-	-	-	-	-	-	(3,577,091.84)
විවේචන වර්ගය	56,385,646.35	2,603,257.78	3,659,163.02	3,828,581.98	10,228.48	11,173,898.19	2,301,101.47	1,816,372.55	15,398,966.46	12,828,645.81	1,174,548.58	616,824.34	-	12,384,197.24	-	-	-	-	-	-	12,384,197.24
විවේචන වර්ගය	(1,187,200.64)	(975.00)	(10,026.25)	-	-	(5,426.40)	-	(3,130.44)	(20,000.00)	(239,430.00)	-	-	-	38,873,483.79	-	-	-	-	-	-	38,873,483.79
විවේචන වර්ගය	196,992,166.53	19,081,345.06	27,984,856.93	20,397,739.71	76,027.07	88,991,292.99	20,366,359.51	12,180,777.46	79,933,866.62	72,712,348.57	3,806,829.79	4,495,930.26	-	75,808,823.57	-	-	-	-	-	-	663,467,482.59
විවේචන වර්ගය	76,375,156.11	15,646,471.02	22,365,752.31	11,005,905.50	57,538.84	33,335,504.13	7,757,418.64	5,944,563.36	52,523,020.78	37,044,998.88	4,340,279.53	2,491,501.69	7,063,399.53	70,513,204.05	-	-	-	-	-	-	387,261,706.89
විවේචන වර්ගය	169,156,939.07	18,226,993.27	24,569,213.79	13,194,456.29	48,909.47	41,923,202.78	10,651,343.60	5,730,606.06	59,874,440.36	51,317,715.03	4,320,819.45	2,778,111.96	7,063,399.53	152,738,432.64	-	-	-	-	-	-	561,594,603.30



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

		සමූහය		මඉලකා	
		2011	2011	2010	
	ආයෝජන				
	පාරිතෝෂික අරමුදල	31,513,593.98	31,513,593.98	31,407,323.00	
	B/C ස්ථිර ස්ථාවර වත්කම්	25,719,137.01	25,719,137.01	36,389,387.00	
<b>සටහන 2</b>	<b>කෙරෙහිත් පවතින මූලධන කාර්ය</b>			-	
	කොළඹ තදාසන්න	117,956,246	117,956,246	4,648,895	
	ඌව සහ සබරගමුව	13,049,034	13,049,034		
	උතුරු පළාත	6,982,907	6,982,907	7,840,644	
	දකුණු පළාත	6,332,234	6,332,234		
	උතුරු මාර්ග / නැගෙනහිර 10'	364,859	364,859	27,850,153	
		<b>144,685,278</b>	<b>144,685,278</b>	<b>40,339,693</b>	
<b>සටහන 3</b>	<b>ආයෝජන</b>				
	පාරිතෝෂික අරමුදල	31,513,594	31,513,594	31,407,323	
	B/C ස්ථිර ස්ථාවර වත්කම්	25,719,137	25,719,137	36,389,387	
	ඇ.ඩොලර් - ස්ථාවර තැන්පත් ගිණුම	5,223,896	5,223,896		
	කොටස්වල ඇති ආයෝජන	2,000,000	2,000,000	2,000,000	
	අනුබද්ධිත ආයතන වල ආයෝජන		20		
		<b>64,456,627</b>	<b>64,456,647</b>	<b>69,796,710</b>	
<b>සටහන 4</b>	<b>කෙරෙහිත් පවතින වැඩ / වැඩපලෙහි ඇති ද්‍රව්‍යය</b>				
	කොළඹ තදාසන්න	20,325,282	20,325,282	23,895,407	
	මධ්‍යම පළාත	20,234,277	20,234,277	25,666,566	
	ඌව සහ සබරගමුව	94,654,208	94,654,208	62,058,134	
	නැගෙනහිර	43,939,996	43,939,996	40,631,908	
	උතුරු පළාත	41,748,498	41,748,498	16,029,684	
	දකුණු පළාත	29,898,660	29,898,660	44,181,213	
	කොළඹ දකුණ	25,817,804	25,817,804	18,313,650	
	පර්යේෂණ සහ සංවර්ධන සැලසුම්	253,783	253,783		
	ඒකාබද්ධ උපදේශන	360,880	360,880		
	මඉසේස	976,500			
		<b>278,209,888</b>	<b>277,233,388</b>	<b>230,776,562</b>	



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

සටහන 5	ණයගැතියන්			
	මඉසේස	2,212,867,818		
	නි.සා./කොළඹ තදාසන්න			
	බන්තරමුල්ල	310,575,123	310,575,123	106,723,489
	මහරගම	114,783,638	114,783,638	49,649,227
	ගම්පහ	178,886,527	178,886,527	108,942,370
	නි.සා./ මධ්‍යම පළාත	16,868,542	16,868,542	85,540,723
	නි.සා./ උභව සහ සබරගමුව	-		
	බදුල්ල	971,840,006	971,840,006	186,664,757
	රත්නපුර	160,181,148	160,181,148	79,232,323
	නි.සා./ නැගෙනහිර	481,085,711	481,085,711	195,135,901
	නි.සා./උතුරු පළාත	440,281,132	440,281,132	58,004,352
	නි.සා./දකුණු පළාත	235,724,747	235,724,747	61,380,043
	නි.සා./ කොළඹ දකුණ	-		
	කටුබැද්ද	141,301,862	141,301,862	95,327,774
	ජාවත්ත	165,289,161	165,289,161	83,620,660
	දිගන සහ මහනුවර	-		
	දිගන	8,766,220	8,766,220	8,766,220
	මහනුවර	3,369,223	3,369,223	3,369,223
	නි.සා./ ගොඩනැගිලි සේවා	6,586,279	6,586,279	2,260
	උපදේශන	-		280,613,945
	පර්යේෂණ සහ සංවර්ධන සැලසුම්	8,514,826	8,514,826	
	විදුලි යන්ත්‍රසූත්‍ර	15,333,417	15,333,417	
	ව්‍යාපෘති	96,809,802	96,809,802	
	ජල සම්පත්	(7,499,185)	(7,499,185)	
	විශේෂ ව්‍යාපෘති 11	7,676,622	7,676,622	
	අධිවේගී මාර්ග සහ ගුවන්තොටුපළ සැලසුම්	(877,171)	(877,171)	
	උතුරු මාර්ග	147,438,407	147,438,407	
	ඉහළ කොන්මලේ	34,189,716	34,189,716	
	රෝහල් සේවා	102,327,833	102,327,833	
	ගෘහ නිර්මාණ සැලසුම්	196,127	196,127	
	විශේෂ ව්‍යාපෘති 111	10,372,212	10,372,212	
	ඒකාබද්ධ උපදේශන	735,250	735,250	
	ප්‍රධාන කාර්යාලය	7,609,723	7,609,723	39,594,110
	අන්තර්ජාතික - විදේශ අමාත්‍යාංශය	47,994,963	47,994,963	70,199,823
		<b>5,460,763,175</b>	<b>3,706,361,860</b>	<b>1,512,767,200</b>
	අඩුකලා			
	බොල් ණය - ඉදිකිරීම්	(82,897,899)	(82,897,899)	
	බොල් ණය -උපදේශන	(43,814,177)	(43,814,177)	(42,315,667)
		<b>5,334,051,099</b>	<b>3,579,649,784</b>	<b>1,470,451,534</b>



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

සටහන 6	කෙටි කාලීන ආයෝජන			
	ප්‍රධාන කාර්යාලය	72,157,292	72,157,292	5,471,398
	GTS	28,750	28,750	
	පුහුණුකිරීම්	1,000,000	1,000,000	
	ඒකාබද්ධ මඉලකා	2,000,000	2,000,000	
	නි.සා./උභව සහ සබරගමුව	-		
	බදුල්ල	72,000,000	72,000,000	50,000,000
	රත්නපුර	99,638,182	99,638,182	121,200,000
	නි.සා./මධ්‍යම පළාත	60,336,960	60,336,960	54,981,733
	දිගන සහ මහනුවර	-		
	දිගන	24,727,079	24,727,079	29,297,264
	මහනුවර	14,637,324	14,637,324	15,403,839
	නි.සා./උතුර	200,365,464	200,365,464	114,914,601
	නි.සා./නැගෙනහිර	142,688,333	142,688,333	197,999,492
	නි.සා./කොළඹ කදාසන්න	-		
	බත්තරමුල්ල	258,824,015	258,824,015	321,010,261
	මහරගම	79,125,000	79,125,000	85,480,004
	ගම්පහ	72,107,916	72,107,916	99,125,000
	නි.සා./කොළඹ දකුණ	-		
	කටුබැද්ද	91,141,229	91,141,229	30,200,000
	ජාවත්ත	88,971,066	88,971,066	58,251,270
	නි.සා./දකුණු පළාත	42,906,927	42,906,927	142,336,212
	නි.සා./ගොඩනැගිලි සේවා	-		3,000,000
	සැලසුම් සහ පර්යේෂණ	1,000,000	1,000,000	7,400,000
	උතුරු මාර්ග	186,330,753	186,330,753	129,515,199
	ස්ථීර ස්ථාවර වත්කම්	-		
	සැලසුම් සහ පර්යේෂණ	49,782,862	49,782,862	
	E&M	400,000	400,000	
	ව්‍යාපෘති	21,589,012	21,589,012	
	ජල සම්පත්	30,797,202	30,797,202	
	අධිවේගී මාර්ග සහ ගුවන්තොටුපළ සැලසුම්	25,245,879	25,245,879	
	විශේෂ ව්‍යාපෘති	9,000,000	9,000,000	
	රෝහල් සේවා	2,000,000	2,000,000	
	විශේෂ ව්‍යාපෘති 111	157,377	157,377	
	ඒකාබද්ධ උපදේශන	30,238,392	30,238,392	
	SS උපදේශන	1,500,000	1,500,000	
	අන්තර්ජාතික අංශය	-		
	ලංකා බැංකුව හයිඩ් පාර්ක් - මාලදිවයින	26,089,454	26,089,454	24,692,855
	ලංකා බැංකුව හයිඩ් පාර්ක් - වෙන්නායි	807,500	807,500	807,500
	මඉසේස	2,000,000		
		<b>1,709,593,967</b>	<b>1,707,593,967</b>	<b>1,491,086,629</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

<b>සටහන 7</b>	<b>විවිධ ණයගැතියන්</b>			
	ප්‍රධාන කාර්යාලය	-		286,728
	GTS ඒකකය	168,525	168,525	1,817,904
	නි.සා./ උච්ච සහ සබරගමුව	-		
	බදුල්ල	1,686,419	1,686,419	23,849,660
	රත්නපුර	1,616,927	1,616,927	1,927,799
	නි.සා./ මධ්‍යම පළාත	4,631,414	4,631,414	2,976,846
	දිගන සහ මහනුවර	-	-	
	දිගන	-		571,592
	මහනුවර	-		685,658
	නි.සා./ උතුරු පළාත	361,298	361,298	2,561,976
	නි.සා./ නැගෙනහිර	115,885	115,885	115,885
	නි.සා./කොළඹ නදාසන්න	-		
	බත්තරමුල්ල	117,723	117,723	117,723
	මහරගම	69,611	69,611	54,979
	ගම්පහ	85,382	85,382	
	නි.සා./ කොළඹ දකුණ	-		
	කටුබැද්ද	257,221	257,221	578,000
	ජාවත්ත	799,962	799,962	1,052,109
	නි.සා./දකුණු පළාත	-	-	20,218
	නි.සා./ ගොඩනැගිලි සේවා	1,476,539	1,476,539	1,476,539
	උපදේශන අංශය	1,930,429	1,930,429	7,459,185
	අන්තර්ජාතික අංශය	32,523	32,523	29,707
	මුද්‍රාපේස	946,775		
		<b>14,296,632</b>	<b>13,349,857</b>	<b>45,582,508</b>
<b>සටහන 8</b>	<b>තැන්පතු</b>			
	ප්‍රධාන කාර්යාලය	519,107	519,107	584,357
	නි.සා./ උච්ච සහ සබරගමුව	-		
	බදුල්ල	2,104,843	2,104,843	446,225
	රත්නපුර	906,000	906,000	1,316,000
	නි.සා./ මධ්‍යම පළාත	2,252,594	2,252,594	1,239,094
	දිගන සහ මහනුවර	48,768	48,768	46,768
	නි.සා./ උතුරු පළාත	1,800,000	1,800,000	125,000
	නි.සා./ නැගෙනහිර	216,920	216,920	201,920
	නි.සා./කොළඹ නදාසන්න	1,119,072	1,119,072	814,002
	නි.සා./ කොළඹ දකුණ	250,727	250,727	237,727
	නි.සා./දකුණු පළාත	608,378	608,378	851,311
	උපදේශන අංශය	5,594,497	5,594,497	2,375,250
	අන්තර්ජාතික අංශය	-		1,145,516
	මුද්‍රාපේස	600,000		
		<b>16,020,908</b>	<b>15,420,908</b>	<b>9,383,170</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

අත්තිකාරම්

සටහන 9

ප්‍රධාන කාර්යාලය	5,319,048	5,319,048	1,948,993
GTS	46,068	46,068	
නි.සා./ උච්ච සහ සබරගමුව	-		
බදුල්ල	568,734,626	568,734,626	
රත්නපුර	20,465	20,465	123,360
නි.සා./ මධ්‍යම පළාත	531,691,729	531,691,729	4,781,858
දිගන සහ මහනුවර	255,421	255,421	245,421
නි.සා./ උතුරු පළාත	331,432,000	331,432,000	6,210,989
නි.සා./ නැගෙනහිර	7,258,485	7,258,485	3,135,099
නි.සා./කොළඹ නදාසන්න	21,494,648	21,494,648	9,994,452
නි.සා./ කොළඹ දකුණ	225,500	225,500	24,608,511
නි.සා./දකුණු පළාත	4,851,586	4,851,586	11,878,160
නි.සා./ ගොඩනැගිලි සේවා	845,258	845,258	840,614
උපදේශන අංශය	2,756,431	2,756,431	6,873,202
අන්තර්ජාතික අංශය	11,945,780	11,945,780	7,639,598
මුද්‍රාපේස	73,917,571		
	<b>1,560,794,617</b>	<b>1,486,877,046</b>	<b>78,280,257</b>

සටහන 10 කාර්ය මණ්ඩල ණය

ප්‍රධාන කාර්යාලය			
ආපදා ණය	40,120,937	40,120,937	15,986,909
පාපැදි අත්තිකාරම්	-		22,409
මොටර් රථ ණය	755,575	755,575	(543,917)
යතුරු පැදි ණය	7,909,025	7,909,025	4,319,559
පරිගණක ණය	2,208,649	2,208,649	
විශේෂ වැටුප් අත්තිකාරම්	30,403	30,403	
	<b>51,024,587</b>	<b>51,024,587</b>	<b>19,784,960</b>

සටහන 11 සාමාන්‍ය අවිනිශ්චිතතා

ප්‍රධාන කාර්යාලය	1,249,165	1,249,165	
නි.සා./කොළඹ නදාසන්න	54,979	54,979	
නි.සා./ නැගෙනහිර	470,706	470,706	
නි.සා./ මධ්‍යම පළාත	-		465,500
නි.සා./ උතුරු පළාත	-		5,537,195
	<b>1,774,849</b>	<b>1,774,849</b>	<b>6,002,695</b>

සටහන 12 ගනුදෙනු මුදල්

ප්‍රධාන කාර්යාලය	402,539	402,539	
GTS	-		
නි.සා./ උතුරු පළාත	553,917	553,917	
නි.සා./කොළඹ නදාසන්න	11,000,000	11,000,000	
නි.සා./දකුණු පළාත	120,237	120,237	
මුද්‍රාපේස	1,266,000		
	<b>13,342,692</b>	<b>12,076,692</b>	

සටහන 13 පෙරගෙවීම්

	-	-	404,169
ප්‍රධාන කාර්යාලය	14,400	14,400	
නි.සා./ මධ්‍යම පළාත	868,307	868,307	
නි.සා./කොළඹ නදාසන්න	1,439,200	1,439,200	
නි.සා./දකුණු පළාත	618,389	618,389	
උපදේශන අංශය	111,642	111,642	
මුද්‍රාපේස	75,000		
	<b>3,126,938</b>	<b>3,051,938</b>	<b>404,169</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

සටහන 14 අතේ සහ බැංකුවේ ඇති මුදල්			
ප්‍රධාන කාර්යාලය	43,779,748	43,779,748	16,502,384
නි.සා./කොළඹ තදාසන්න			
බත්තරමුල්ල	96,980,095	96,980,095	49,342,833
මහරගම	9,419,316	9,419,316	925,730
ගම්පහ	32,675,969	32,675,969	7,996,760
නි.සා./ මධ්‍යම පළාත	7,896,504	7,896,504	30,756,432
නි.සා./ උභව සහ සබරගමුව	-	-	-
බදුල්ල	28,148,346	28,148,346	1,797,308
රත්නපුර	2,898,611	2,898,611	9,888,023
නි.සා./ නැගෙනහිර	10,426,631	10,426,631	6,117,507
නි.සා./ උතුරු පළාත	37,721,291	37,721,291	10,589,192
නි.සා./දකුණු පළාත	-	-	366,382
නි.සා./ කොළඹ දකුණ	-	-	-
කටුබැද්ද	6,036,373	6,036,373	5,050,485
ජාවත්ත	48,226,858	48,226,858	61,655,114
දිගන සහ මහනුවර	-	-	-
දිගන	14,587,163	14,587,163	29,282,545
මහනුවර	1,202,108	1,202,108	1,269,539
නි.සා./ ගොඩනැගිලි සේවා	3,542,313	3,542,313	2,037,631
උපදේශන අංශය	118,220,493	118,220,493	87,243,019
අන්තර්ජාතික අංශය	54,939,140	54,939,140	6,567,587
මුළුමුදල්	83,165,117	83,165,117	83,165,117
	<b>599,866,077</b>	<b>516,700,961</b>	<b>327,388,470</b>



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

		සමූහය		මඉලකා
		2011	2011	2010
<b>සටහන - 15</b>	<b>වාහන ලිපි</b>			
	ප්‍රධාන කාර්යාලය	1,428,721	1,428,721	1,696,528
	දිගන කාර්යාලය	9,944,560	9,944,560	
	උපදේශන අංශය	24,527,022	24,527,022	1,685,516
	මඉසේස	20,543,185		
		<b>56,443,488</b>	<b>35,900,303</b>	<b>3,382,044</b>
<b>සටහන - 16</b>	<b>ණයනිමියන්</b>			
	ප්‍රධාන කාර්යාලය	25,674,942	25,674,942	16,040,810
	නි.සා./කොළඹ තදාසන්න	-		
	බත්තරමුල්ල	319,680,076	319,680,076	321,378,074
	මහරගම	0	0	17,999,139
	ගම්පහ	30,300,723	30,300,723	5,950,294
	නි.සා./ලාව සහ සබරගමුව	-		
	බදුල්ල	32,468,283	32,468,283	39,370,508
	රත්නපුර	45,958,586	45,958,586	65,351,443
	නි.සා./ නැගෙනහිර	350,283,805	350,283,805	231,163,536
	නි.සා./ උතුරු පළාත	15,791,454	15,791,454	1,166,981
	නි.සා./දකුණු පළාත	24,476,181	24,476,181	28,593,002
	නි.සා./ කොළඹ දකුණ	-		
	කටුබැද්ද	-	-	925,835
	ජාවත්ත	177,462,797	177,462,797	55,763,429
	දිගන සහ මහනුවර	-		
	දිගන	82,317,035	82,317,035	59,711,319
	මහනුවර	-		11,834
	නි.සා./ ගොඩනැගිලි සේවා	5,650,835	5,650,835	3,720,135
	උපදේශන අංශය	-		92,089,880
	අන්තර්ජාතික අංශය	60,817,948	60,817,948	45,745,654
	මඉසේස	34,761,047		
		<b>1,205,643,714</b>	<b>1,170,882,667</b>	<b>984,981,872</b>
<b>සටහන 17</b>	<b>විවිධ ණයනිමියන්</b>			
	ප්‍රධාන කාර්යාලය	-		3,076,645
	HO GTS	2,672	2,672	1,924
	නි.සා./ලාව සහ සබරගමුව	-		
	බදුල්ල	-	-	61,559
	රත්නපුර	-	-	-
	නි.සා./ මධ්‍යම පළාත	163,090	163,090	126,142
	දිගන සහ මහනුවර	-		
	දිගන	4,571,537	4,571,537	
	නි.සා./ උතුර	495,324	495,324	306,585
	නි.සා./ නැගෙනහිර	59,522	59,522	59,522
	බත්තරමුල්ල	467,375	467,375	470,778
	මහරගම	-	-	4,578,572
	ගම්පහ	10,500	10,500	-
	නි.සා./ කොළඹ දකුණ	-		

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට				
	කටුබැඳි	114,052	114,052	1,156,836
	ජාවත්ත	-	-	777,860
	නි.සා./දකුණු පළාත	68,249	68,249	69,024
	නි.සා. / ගොඩනැගිලි සේවා	186,815	186,815	-
	අන්තර්ජාතික අංශය	137,835	137,835	137,835
	උපදේශන අංශය	-	-	1,955,059
		<b>6,276,972</b>	<b>6,276,972</b>	<b>12,778,342</b>
<b>සටහන 18</b>	<b>උපචිත වියදම්</b>			
	ප්‍රධාන කාර්යාලය	30,227,288	30,227,288	33,385,570
	GTS	2,076,284	2,076,284	1,384,189
	ඒකාබද්ධ EPC	5,216,573	5,216,573	
	නි.සා./උච්ච සහ සබරගමුව	-	-	
	බදුල්ල	302,967,291	302,967,291	
	රත්නපුර	57,986,998	57,986,998	
	නි.සා./ මධ්‍යම පළාත	123,949,761	123,949,761	63,411,669
	දිගන සහ මහනුවර	-	-	
	දිගන	980,087	980,087	799,861
	මහනුවර	-	-	-
	නි.සා./ උතුර	26,321,863	26,321,863	37,373,564
	නි.සා./ නැගෙනහිර	78,808,771	78,808,771	60,278,986
	නි.සා./කොළඹ තදාසන්න	-	-	
	බත්තරමුල්ල	8,217,136	8,217,136	1,223,921
	මහරගම	6,870,877	6,870,877	4,246,278
	ගම්පහ	21,638,654	21,638,654	4,574,240
	නි.සා./කොළඹ තදාසන්න	-	-	
	කටුබැඳි	8,625,583	8,625,583	5,158,655
	ජාවත්ත	6,298,164	6,298,164	21,686,723
	නි.සා./දකුණු පළාත	65,443,678	65,443,678	54,402,693
	නි.සා. / ගොඩනැගිලි සේවා	6,492,916	6,492,916	131,765
	උපදේශන අංශය	56,683,485	56,683,485	13,843,043
	අන්තර්ජාතික අංශය	-	-	3,659,014
	මඉසේස	401,618,587	10.00	
		<b>1,210,423,995</b>	<b>808,805,418</b>	<b>305,560,169.80</b>

මූල්‍ය ප්‍රකාශනය සඳහා සටහන්- ආදායම් ප්‍රකාශනය

- ඉදිකිරීම් ආදායම, ඉදිකිරීම් පිරිවැය 55
- උපදේශන ආදායම, උපදේශන පිරිවැය, වෙනත් ආදායම් 56
- සේවක පිරිවැය, ක්‍රමක්ෂය, වෙනත් මෙහෙයුම් වියදම් 57
- මූල්‍ය පිරිවැය, බොල් ණය සඳහා වෙන්කිරීම් 58

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

	සමූහය		මඉලකා	
	2011	2011	2011	2010
<b>සටහන 19</b>				
<b>ඉදිකිරීම් ආදායම්</b>				
කොළඹ නදාසන්න	1,134,691,400	<b>1,134,691,400</b>		900,408,442
මධ්‍යම පළාත	839,605,449	<b>839,605,449</b>		527,898,792
ඌව සහ සබරගමුව	2,524,978,083	<b>2,524,978,083</b>		999,858,611
නැගෙනහිර පළාත	689,307,416	<b>689,307,416</b>		830,156,100
උතුරු පළාත	680,728,718	<b>680,728,718</b>		676,754,204
දකුණු පළාත	816,187,638	<b>816,187,638</b>		677,413,465
කොළඹ දකුණ	567,959,132	<b>567,959,132</b>		273,204,324
ගොඩනැගිලි සේවා	24,273,840	<b>24,273,840</b>		7,552,074
උපදේශන අංශය	128,185,830	<b>128,185,830</b>		-
ඒකාබද්ධ අංශය	47,145,322	<b>47,145,322</b>		-
ලන්ඩනය	110,409,572	<b>110,409,572</b>		
වෙන්නායි	51,577,557	<b>51,577,557</b>		211,170,110
නව දිල්ලිය	48,764,811	<b>48,764,811</b>		
මඉසේස	2,310,307,884			
	<b>9,974,122,653</b>	<b>7,663,814,769</b>		<b>5,104,416,122</b>
<b>සටහන 20</b>				
<b>ඉදිකිරීම් වියදම්</b>				
කොළඹ නදාසන්න	1,039,451,991	1,039,451,991		791,524,009
මධ්‍යම පළාත	810,355,628	810,355,628		469,648,928
ඌව සහ සබරගමුව	2,364,509,391	2,364,509,391		795,903,175
නැගෙනහිර පළාත	530,751,650	530,751,650		556,955,342
උතුරු පළාත	588,499,055	588,499,055		562,493,306
දකුණු පළාත	755,851,084	755,851,084		563,626,263
කොළඹ දකුණ	534,223,536	534,223,536		213,142,998
ගොඩනැගිලි සේවා	31,581,494	31,581,494		7,274,425
උපදේශන අංශය	119,585,018	119,585,018		72,632,230
ඒකාබද්ධ අංශය	20,671,969	20,671,969		
ලන්ඩනය	86,506,542	86,506,542		
වෙන්නායි	34,223,728	34,223,728		173,111,369
නව දිල්ලිය	37,271,182	37,271,182		
මඉසේස	2,274,988,386			
	<b>9,228,470,652</b>	<b>6,953,482,266</b>		<b>4,206,312,045</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

<b>සටහන 21</b>	<b>උපදේශන ආදායම්</b>			
	කොළඹ තදාසන්න	12,793,379	12,793,379	81,554,805
	මධ්‍යම පළාත	7,102,529	7,102,529	4,838,278
	ඌව සහ සබරගමුව	9,484,775	9,484,775	3,768,507
	නැගෙනහිර පළාත	31,063,786	31,063,786	7,084,082
	උතුරු පළාත	18,192,718	18,192,718	63,208,336
	දකුණු පළාත	10,088,271	10,088,271	15,819,472
	කොළඹ දකුණ	3,762,611	3,762,611	9,288,596
	දිගන	5,403,105	5,403,105	4,599,276
	ගොඩනැගිලි සේවා	3,876,619	3,876,619	2,510,714
	උපදේශන අංශය	801,850,889	801,850,889	408,008,329
	GIASH	1,312,700	1,312,700	
	නැගෙනහිර අප්‍රිකාව	4,897,924	4,897,924	67,494,053
		<b>909,829,306</b>	<b>909,829,306</b>	<b>668,174,449</b>
<b>සටහන 22</b>	<b>උපදේශන පිරිවැය</b>			
	කොළඹ තදාසන්න	15,045,156	15,045,156	-
	මධ්‍යම පළාත	9,432,861	9,432,861	-
	ඌව සහ සබරගමුව	3,297,626	3,297,626	-
	නැගෙනහිර පළාත	20,648,543	20,648,543	-
	උතුරු පළාත	11,681,003	11,681,003	-
	දකුණු පළාත	7,816,369	7,816,369	-
	කොළඹ දකුණ	2,708,078	2,708,078	-
	උපදේශන අංශය	602,438,398	602,438,398	-
	GIASH	407,500	407,500	-
	නැගෙනහිර අප්‍රිකාව	4,554,920	4,554,920	-
		<b>678,030,455</b>	<b>678,030,455</b>	<b>-</b>
<b>සටහන 23</b>	<b>වෙනත් ආදායම්</b>			
	කොළඹ තදාසන්න	36,484,508	36,484,508	24,837,346
	මධ්‍යම පළාත	47,995,215	47,995,215	20,641,677
	ඌව සහ සබරගමුව	17,452,894	17,452,894	9,575,941
	නැගෙනහිර පළාත	15,696,604	15,696,604	17,522,224
	උතුරු පළාත	75,979,802	75,979,802	8,143,713
	දකුණු පළාත	6,117,895	6,117,895	15,289,669
	කොළඹ දකුණ	11,661,208	11,661,208	12,736,046
	දිගන	7,502,449	7,502,449	4,420,893
	උපදේශන අංශය	32,713,578	32,713,578	30,803,998
	ගොඩනැගිලි සේවා	13,315	13,315	49,151
	මාලදිවයින	1,396,598	1,396,598	
	වෙන්නායි	6,240	6,240	83,952
	ප්‍රධාන කාර්යාලය	108,368,223	108,368,223	9,158,818
	GTS	35,391,861	35,391,861	
	පුහුණුකිරීම්	30,000	30,000	
	ඒකාබද්ධ අංශය	794,389	794,389	
	මඉසේස	1,710,851		
		<b>399,315,630</b>	<b>397,604,779</b>	<b>153,263,429</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

<b>සටහන 24</b>	<b>කාර්ය මණ්ඩල පිරිවැය</b>			
	කොළඹ තදාසන්න	23,794,637	23,794,637	55,284,291
	මධ්‍යම පළාත	19,721,030	19,721,030	29,106,061
	ඌව සහ සබරගමුව	42,962,891	42,962,891	36,734,578
	නැගෙනහිර පළාත	39,443,419	39,443,419	21,870,548
	උතුරු පළාත	24,914,097	24,914,097	39,333,319
	දකුණු පළාත	12,719,978	12,719,978	26,023,068
	කොළඹ දකුණ	4,537,045	4,537,045	24,279,955
	දිගන	17,236,397	17,236,397	10,116,339
	ගොඩනැගිලි සේවා	2,157,595	2,157,595	2,634,179
	උපදේශන අංශය	124,568,468	124,568,468	199,847,701
	අන්තර්ජාතික අංශය	9,399,585	9,399,585	4,018,871
	ප්‍රධාන කාර්යාලය	43,845,866	43,845,866	34,295,532
	GTS	13,275,373	13,275,373	10,616,054
	ඒකාබද්ධ අංශය	191,843	191,843	
	මඉසේස	3,385,709		
		<b>382,153,933</b>	<b>378,768,224</b>	<b>494,160,495</b>
<b>සටහන 25</b>	<b>ක්‍රමක්ෂය</b>			
	කොළඹ තදාසන්න	13,362,498	13,362,498	9,410,613
	මධ්‍යම පළාත	10,682,899	10,682,899	5,230,225
	ඌව සහ සබරගමුව	13,786,231	13,786,231	5,045,000
	නැගෙනහිර පළාත	17,365,036	17,365,036	12,357,794
	උතුරු පළාත	18,569,628	18,569,628	14,256,952
	දකුණු පළාත	8,570,090	8,570,090	6,562,913
	කොළඹ දකුණ	4,324,640	4,324,640	3,080,342
	දිගන	7,777,013	7,777,013	5,716,912
	ගොඩනැගිලි සේවා			45,043
	උපදේශන අංශය	18,160,427	18,160,427	7,686,548
	අන්තර්ජාතික අංශය	561,678	561,678	644,868
	ප්‍රධාන කාර්යාලය	8,049,898	8,049,898	9,576,152
	GTS	108,218	108,218	132,167
	ඒකාබද්ධ අංශය	2,426,111	2,426,111	
	මඉසේස	6,584,343		
		<b>130,328,711</b>	<b>123,744,368</b>	<b>79,745,529</b>
<b>සටහන 26</b>	<b>වෙනත් මෙහෙයුම් වියදම්</b>			
	කොළඹ තදාසන්න	15,546,985	15,546,985	52,659,892
	මධ්‍යම පළාත	15,943,384	15,943,384	29,768,937
	ඌව සහ සබරගමුව	23,489,902	23,489,902	47,816,375
	නැගෙනහිර පළාත	84,871,873	84,871,873	39,771,647
	උතුරු පළාත	58,976,899	58,976,899	59,919,436
	දකුණු පළාත	20,059,110	20,059,110	39,110,177
	කොළඹ දකුණ	3,833,944	3,833,944	27,000,105
	දිගන	13,256,629	13,256,629	10,247,222
	ගොඩනැගිලි සේවා	37,033	37,033	2,778,305
	අන්තර්ජාතික අංශය	17,519,770	17,519,770	78,799,377
	ප්‍රධාන කාර්යාලය	43,646,957	43,646,957	44,952,420
	GTS	23,833,636	23,833,636	23,131,168
	පුහුණුකිරීම්	46,810	46,810	
	උපදේශන			144,580,007
	ඒකාබද්ධ අංශය	5,979,709	5,979,709	5,158,659
	මඉසේස	20,413,990		
		<b>347,456,628</b>	<b>327,042,638</b>	<b>605,693,726</b>

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - ශේෂ පත්‍රය ඉදිරියට

<b>සටහන 27</b>	<b>මූල්‍ය පිරිවැය</b>			
	කොළඹ තදාසන්න	1,443,376	1,443,376	7,692,125
	මධ්‍යම පළාත	1,497,743	1,497,743	1,130,880
	ඌව සහ සබරගමුව	507,158	507,158	906,843
	නැගෙනහිර පළාත	1,765,374	1,765,374	2,620,472
	උතුරු පළාත	192,222	192,222	1,322,243
	දකුණු පළාත	2,000,913	2,000,913	2,956,291
	කොළඹ දකුණ	351,870	351,870	450,008
	දිගන	154,731	154,731	564,572
	ගොඩනැගිලි සේවා	3,250	3,250	3,759
	උපදේශන අංශය	1,948,591	1,948,591	587,827
	අන්තර්ජාතික අංශය	3,395,649	3,395,649	832,341
	ප්‍රධාන කාර්යාලය	859,359	859,359	859,313
	GTS	23,192	23,192	35,392
	පුහුණුකිරීම්	20	20	
	ඒකාබද්ධ අංශය	44,228	44,228	
	CESL	834,853		
		<b>15,022,528</b>	<b>14,187,675</b>	<b>19,962,066</b>
<b>සටහන 28</b>	<b>බොල් ණය සඳහා වෙන් කිරීම්</b>			
	කොළඹ තදාසන්න	29,945,625	29,945,625	
	මධ්‍යම පළාත	283,945	283,945	
	ඌව සහ සබරගමුව	10,722,212	10,722,212	
	නැගෙනහිර	30,416,368	30,416,368	37,454,380
	උතුරු පළාත	2,115,732	2,115,732	
	දිගන	9,414,016	9,414,016	
	උපදේශන	1,498,511	1,498,511	17,270,702
		<b>84,396,410</b>	<b>84,396,410</b>	<b>54,725,082</b>

ජාතික අනුප්‍රාප්ති ප්‍රමාණ

	මුදාහරණය	අලුතින්	ප්‍රතිලාභ	අනුප්‍රාප්ති	මුදාහරණය
<b>වත්කම්</b>					
<b>ජාතික අනුප්‍රාප්ති</b>					
අලුතින්, ප්‍රතිලාභ සහ අනුප්‍රාප්ති	72,763,177	414,831,453	71,531,278	2,468,695	561,594,603
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන්	64,456,647	144,320,420	364,859	64,456,647	144,685,278
<b>ජාතික අනුප්‍රාප්ති මුදාහරණය</b>	<b>137,219,824</b>	<b>559,151,873</b>	<b>71,896,136</b>	<b>2,468,695</b>	<b>770,736,529</b>
<b>ජාතික අනුප්‍රාප්ති</b>					
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන් / වැඩිපොළ අතිරික්ත	7,609,723	3,152,641,420	371,403,677	47,994,963	3,579,649,784
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන්	519,107	9,307,304	5,594,497	11,945,780	15,420,908
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන්	51,024,587	1,466,809,717	2,756,431	11,945,780	1,486,877,046
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන්	1,249,165	525,685	111,642	54,939,140	51,024,587
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන්	402,539	11,674,154	111,642	54,939,140	12,076,692
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන්	14,400	2,925,896	111,642	54,939,140	3,051,938
වත්කම්වලට අදාළව පවතින මුදාහරණයන්	43,779,748	299,761,579	118,220,493	54,939,140	516,700,961
<b>මුදාහරණය</b>	<b>185,318,953</b>	<b>8,232,917,618</b>	<b>879,569,617</b>	<b>166,886,073</b>	<b>9,464,692,261</b>
<b>මුදාහරණය</b>	<b>322,538,777</b>	<b>8,792,069,491</b>	<b>951,465,753</b>	<b>169,354,768</b>	<b>10,235,428,790</b>



ජාතික සේවය පනත - අලුතින්

සමකොටස් සහ බැරකම						
මූලික සහ සංචිත						
සමකොටස් මූලික	500,000					500,000
මූලික සංචිත	3,028,000					12,697,552
ආදායම සංචිත	1,583,947					1,583,947
ආදායම සහ වියදම ගිණුම	(810,587,965)	1,474,901,864		182,540,487		922,925,096
ඉද්ධ ගැලපීම	(15,939,767)	28,029,920				12,090,154
ආදායම මත වියදම 2011	(21,550,457)	155,121,774		50,243,733		199,414,455
<b>මුළු මූලික සහ සංචිත</b>	<b>(842,966,241)</b>	<b>1,658,053,559</b>	<b>242,453,772</b>	<b>91,670,114</b>	<b>1,149,211,204</b>	
ජාතික කොටස් බැරකම						
දීමස කාලීන බැරකම	1,428,721	9,944,560				35,900,303
වත්ත ලීපි	203,004,443					203,004,443
සේවක විශ්‍රාම පාරිකේෂික සඳහා වෙන්කිරීම	204,433,164	9,944,560	24,527,022			238,904,745
<b>මුළු ජාතික කොටස් බැරකම</b>						
<b>ජාතික බැරකම</b>	<b>52,977,600</b>	<b>2,049,895,290</b>	<b>115,321,029</b>	<b>8,925,446</b>	<b>2,218,193,918</b>	
රජයට හිමි	288,548,063	108,672,701	44,307,152	8,925,446	450,453,362	
වෙළඳ සහ වෙනත් බදු	52,798,892	(90,482,705)	59,918,471	135,175	22,369,832	
VAT-1/3 සඳහා වෙන් කිරීම		(377,859)			(377,859)	
රජයට හිමි	(4,338,761)	3,053,131	(458,673)		(1,744,304)	
වෙනත් බදු	175,244	5,093,128		57,790	5,326,161	
නොමිලියන්	25,674,942	1,084,389,777	320,528,933	60,817,948	1,170,882,667	
වෙළඳ සහ වෙනත් ආන්තිකාරම	205,786	3,456,388,048	7,941,273	(10,113,832)	3,766,803,149	
වෙනත් ආන්තිකාරම	15,569	1,782,213	2,113,976	271,143	307,717,364	
කොන්ත්‍රාත්කරුවන්ට වෙළඳ සහ වෙනත් ආන්තිකාරම	2,672	6,136,465		137,835	6,276,972	
විවිධ නොමිලියන්	2,000	-	139,671		141,671	
ප්‍රතිපූරණය කළ යුතු තැන්පතු	37,520,154	714,601,779	56,683,485		808,805,418	
උපවික වියදම	3,686,380	22,086,835			25,773,215	
සාමාන්‍ය අවිනිශ්චිතතා ගිණුම	503,803,304	(609,246,095)	87,989,642	17,453,149	0	
ආන්තික BASE ජාතික ගිණුම	10	17,406,087	(10,000,000)		7,406,097	
ආන්තික සමාගම ගිණුම						
කාර්ය මණ්ඩල නියෝජිත		49,355,903			49,355,903	
බැංකු අධිකාරී						
<b>මුළු ජාතික බැරකම</b>	<b>961,071,855</b>	<b>7,124,071,373</b>	<b>684,484,959</b>	<b>77,684,654</b>	<b>8,847,312,840</b>	
<b>මුළු සමකොටස් සහ බැරකම</b>	<b>322,538,777</b>	<b>8,792,069,491</b>	<b>951,465,753</b>	<b>169,354,768</b>	<b>10,235,428,789</b>	



අංශ අනුව ආදායම් ප්‍රකාශනය

	ප්‍රධාන කාර්යාලය	ඉදිකිරීම්	උපදේශන	අන්තර්ජාතික	මලලකා
<b>ආදායම</b>					
ඉදිකිරීම් ආදායම	47,145,322	7,277,731,676	128,185,830	210,751,940	7,663,814,769
අඩුකලා - ඉදිකිරීම් පිරිවැය	20,671,969	6,655,223,829	119,585,018	158,001,451	6,953,482,266
<b>ඉදිකිරීම් ලාභය</b>	<b>26,473,353</b>	<b>622,507,848</b>	<b>8,600,813</b>	<b>52,750,489</b>	<b>710,332,502</b>
උපදේශන ආදායම					
අඩුකලා - උපදේශන පිරිවැය		70,629,636	602,438,398	4,962,420	678,030,455
උපදේශන ලාභය	-	31,138,157	199,412,490	1,248,204	231,798,852
ඉදිකිරීම් සහ උපදේශන ලාභය	26,473,353	653,646,005	208,013,303	53,998,693	942,131,354
වෙනත් ආදායම	144,584,472	218,903,890	32,713,578	1,402,838	397,604,779
<b>මෙහෙයුම් ආදායම</b>	<b>171,057,826</b>	<b>872,549,895</b>	<b>240,726,881</b>	<b>55,401,531</b>	<b>1,339,736,133</b>
අඩුකලා, මෙහෙයුම් පිරිවැය					
පරිපාලන පිරිවැය	57,313,081	187,487,090	124,568,468	9,399,585	378,768,224
කාර්ය මණ්ඩල/ පරිපාලන පිරිවැය	10,584,227	94,438,036	18,160,427	561,678	123,744,368
ක්‍රමාකෘතිය	73,507,111	236,015,758		17,519,770	327,042,638
වෙනත් මෙහෙයුම් වියදම්					
<b>මුළු මෙහෙයුම් වියදම්</b>	<b>141,404,418</b>	<b>517,940,884</b>	<b>142,728,895</b>	<b>27,481,033</b>	<b>829,555,230</b>
<b>මෙහෙයුම් ලාභය</b>	<b>29,653,407</b>	<b>354,609,011</b>	<b>97,997,987</b>	<b>27,920,499</b>	<b>510,180,903</b>
අඩුකලා, මූල්‍ය පිරිවැය	926,799	7,916,636	1,948,591	3,395,649	14,187,675
<b>වෙනත්කිරීම් වලට පෙර ඉද්ඵල ලාභය</b>	<b>28,726,608</b>	<b>346,692,374</b>	<b>96,049,396</b>	<b>24,524,850</b>	<b>495,993,228</b>
අඩුකලා, වෙනත්කිරීම්					
සාර්වත්‍රික සඳහා වෙන් කිරීම්					
බොල් ෂය සඳහා වෙන් කිරීම්	50,277,065	82,897,899	1,498,511		50,277,065
<b>වර්ෂය සඳහා බදු පෙර ලාභය</b>	<b>(21,550,457)</b>	<b>263,794,475</b>	<b>94,550,885</b>	<b>24,524,850</b>	<b>361,319,754</b>
වර්ෂය සඳහා බදු	-	85,978,099	42,162,921	7,993,344	136,134,363
පෙර වර්ෂයේ වෙන්කිරීම් ගටවත් ආදායම් බද්ද		22,694,602	2,144,232	932,102	25,770,935
<b>වර්ෂය සඳහා බදු පසු ලාභය</b>	<b>(21,550,457)</b>	<b>155,121,774</b>	<b>50,243,733</b>	<b>15,599,404</b>	<b>199,414,455</b>





පියග්‍රහණ



1. ISO 9001 – 2008 තත්ත්ව කළමනාකරණ සහතිකය
2. ඉදිකිරීම් කාර්ය සඳහා ICTAD ලියාපදිංචිය
3. SLAB පිළිගැනීම
4. LMD (ලංකා මාසික සඟරාව) විසින් පළමු ව්‍යවසායයන් 20 අතරට ස්ථානගත කිරීම
  - i. 2011/2012 13 වැනි ස්ථානය
  - ii. 2009/2010 10 වැනි ස්ථානය
  - iii. 2006/2007, 2007/2008, 2008/2009 12 වැනි ස්ථානය
5. 2004 දෙසැම්බර් සුනාමි කාර්යයන් සඳහා ඇගයීමේ සම්මානය – ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL).
6. විශිෂ්ට ඉංජිනේරු සේවා සැපයුම්කරු – ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනය (INCO) – 2010 ජුනි.

වර්ෂයේ විශේෂතා





Kokavil Tower  
Design and Build by  
Central Engineering Consultancy Bureau

The Latest structural design of 172m high  
Steel Broadcasting and Communication Tower  
in Kokavil.



International Division  
Central Engineering Consultancy Bureau  
Chancellery of the Deputy High Commissioner  
4 storeyed building Constructed with four  
partments with total floor area of 36,000 sqft  
Residence for the Deputy High Commissioner  
2 storeyed building of 8,000 sqft.



The building has designed to obtain "gold star" green rating from Green Building Council of Sri Lanka (GBCSL). The building comprises with a RC frame. The total Built-up area is 2,750m<sup>2</sup>.



Janakaraliya - Makkal Kalari  
Theatre of the People

Central Engineering Consultancy Bureau

Janakaraliya is a mobile cultural theatre that uses a collapsible theatre and travels through districts with its theatre group. It provide the area with a cultural hub during its stay, using drama and theatre, with other art forms for social harmony. It implements human development activities using drama and theatre at the grass root level as well as the higher level of the society.



Mihikatha Medura  
EPC Division - Battaramulla

Central Engineering Consultancy Bureau

Construction of proposed building for Land Commissioner General's Department, Land Settlement Department and Ministry of Land and Land Development.

This office building of 4 stories, having a total floor area of 10,400 sqm. with basement floor area of 2,100 sqm. was constructed on a design and building basis.



Mapanga Mini Hydropower Project  
International Division  
Central Engineering Consultancy Bureau  
CECB is providing local counterpart staff to the client in the fields of Geotechnical Engineering, Geology and Tunneling.



Northern Road Rehabilitation will improve the main roads to two lane highway. NRRP will cover approximately 500km of "National Roads" in the Northern & North Central Provinces. This will rehabilitate roads AB020, AB032, AB016, AB018, A009, A032, B297, B334, B296 etc...

**අපගේ උපාය මාර්ගය:** ඔවුන්ගේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා මඉලකාට සහාය වීම සහ කාර්යයන් නව්‍යකරණය කිරීම

**ආරම්භ කිරීමට හේතුව**

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත වෙමින්, මොණරාගල, බදුල්ල, මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල මාර්ග පද්ධති කඩිනමින් පුනරුත්ථාපනය කිරීම සඳහා භාර ගැනීමට මඉලකාට සිදු විය. ඒ වන විටත් රජය විසින් කාර්යයන් කඩිනම් කිරීම සඳහා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගැනීම පිණිස රු.බි. 4.6ක් වටිනා යන්ත්‍රසූත්‍ර සහ යන්ත්‍රෝපකරණ ලබා දීම තුළින් සහාය දක්වා තිබිණි. කාර්යයන් නව්‍යකරණය කිරීම සහ කඩිනම් කිරීම සඳහා මඉලකා විසින් මඉසේස වෙත පවරා දෙන ලදී. පිරියත සහ යන්ත්‍රසූත්‍රවල මුළු මෙහෙයුම් මඉසේස විසින් භාර ගන්නා ලදී.

**අපගේ අඩිතාලම:** මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) සමාගම, මඉලකා හි සම්පූර්ණ හිමිකාරිත්වය සහිත අනුබද්ධිත ආයතනයකි.

වර්ෂ 1988 අංක 17 දරන සමාගම් පනත යටතේ 2003 දෙසැම්බර් මස 16 වැනි දින සීමාසහිත සමාගමක් ලෙස සංස්ථාගත කර ඇත. 2011 වර්ෂයේදී ක්‍රියාකාරිත්වය ආරම්භ කරන ලදී.

**මඉසේස අවධානය යොමු කරන ප්‍රධාන අරමුණු**

- සිවිල්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර ඉදිකිරීම් - සැලසුම්, ටර්නකී සහ වෙනත් ආකාරයේ ඉදිකිරීම් කාර්යයන් සහ ඒ හා සම්බන්ධිත හෝ අනුබද්ධිත හෝ ඊට ආනුෂංගික සියළු අංශ සමාගම විසින් හෝ බද්ධ ව්‍යාපාරයක සාමාජිකයෙකු ලෙස හෝ සමූහයක සාමාජිකයෙකු ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ඕනෑම තැනක භාර ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාර සිදු කිරීම.
- සිවිල්, විදුලි, යාන්ත්‍රික, තොරතුරු තාක්ෂණ සහ පාරිසරික ඉංජිනේරු ක්ෂේත්‍රවල සැලසුම් සකස් කිරීම්, නිර්මාණ සැලසුම් කිරීම්, ඉදිකිරීම් අධීක්ෂණ සහ එවැනි ඉංජිනේරු ක්ෂේත්‍රවල මෙහෙයුම් කාර්යයන් සහ ඒ හා සම්බන්ධිත හෝ අනුබද්ධිත හෝ ඊට ආනුෂංගික සියළුම අංශ සමාගම විසින් හෝ බද්ධ ව්‍යාපාරයක සාමාජිකයෙකු ලෙස හෝ සමූහයක සාමාජිකයෙකු ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ඕනෑම තැනක භාර ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාර සිදු කිරීම.
- සිවිල්, විදුලි, යාන්ත්‍රික, තොරතුරු තාක්ෂණ සහ පාරිසරික ඉංජිනේරු යන ක්ෂේත්‍රවල සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සහ සම්පත් කළමනාකරණ වැනි ක්ෂේත්‍රවල ව්‍යාපෘති කළමනාකරණය සහ ඒ හා සම්බන්ධිත හෝ අනුබද්ධිත හෝ ඊට ආනුෂංගික සියළු අංශ සමාගම විසින් හෝ බද්ධ ව්‍යාපාරයක සාමාජිකයෙකු ලෙස හෝ සමූහයක සාමාජිකයෙකු ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ඕනෑම තැනක භාර ගැනීම.



**මඉසේස හි අධ්‍යක්ෂ මණ්ඩලය**




ඉංජි. නිහල් රූපසිංහ



ඉංජි. එස්.එස්.එදිරිවීර



ඉංජි. ජී.එච්.පද්මසිරි



ඉංජි. කේ.එල්.එස්. සහඛන්ද්‍ර

විද්‍යාවේදී (ගෞරව), පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ජලවිදුලි), නෝර්වේ, සිවිල් ඉංජි., ශ්‍රී ලංකා ඉංජි.ආයතනයේ සාමාජික, ලන්ඩනයේ වරලත් ඉංජි. ආයතනයේ සාමාජික, මඉසේස හි කළමනාකාර අධ්‍යක්ෂ.

විද්‍යාවේදී, ඉංජි. උපාධිය, ශ්‍රී ලංකා ඉංජි.ආයතනයේ සාමාජික, සිවිල් ඉංජිනේරු, මඉසේස හි විධායක අධ්‍යක්ෂ

විද්‍යාවේදී, ඉංජි උපාධිය, සිවිල් ඉංජිනේරු, ලන්ඩනයේ වරලත් ඉංජි. ආයතනයේ සාමාජික, පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ජලවිදුලි), පශ්චාත් උපාධි ඩිප්ලෝමා (පිරිවැය කළමනාකරණ), මඉඋකා හි අධ්‍යක්ෂ

විද්‍යාවේදී, ඉංජි උපාධිය (ගෞරව), පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ජලවිදුලි ) විද්‍යාපති (ව්‍යුහා.ඉංජි.), සිවිල් ඉංජි., ශ්‍රී ලංකා ඉංජි.ආයතනයේ සාමාජික ලන්ඩනයේ වරලත් ඉංජි. ආයතනයේ සාමාජික, ඉදිකිරීම් ඉංජි. (ශ්‍රී.ල.), MSSE (SL), මඉසේස හි අධ්‍යක්ෂ



ඉංජි. එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා

**F.I.E.D.(SL), M.I.E.E., M.I. Prod.E,** මඉසේස හි අධ්‍යක්ෂ.



එස්.එම්.එන්.එල්. සේනානායක මහතා

විද්‍යාවේදී, කළමනාකරණ ඩිප්., FCA, ඔහු කොළඹ 01, ආර්.ඒ.ඩී.මෙල් මාවතේ, වෑනම් වීදියේ අංක 103/3 දරන ස්ථානයේ ටියුඩර් ඩී. පෙරේරා සහ සමාගමේ (වරලත් ගණකාධිකාරීවරු) වරලත් ගණකාධිකාරීවරයෙකි. මඉසේස හි අධ්‍යක්ෂ



ඉංජි. ජී.ඩී.ඒ. පියතිලක මහතා

විද්‍යාවේදී ඉංජි. උපාධිය, පශ්චාත් උපාධි ඩිප්.(ඉදිකිරීම් කළමනාකරණ), පශ්චාත් උපාධි ඩිප්. (නෝර්වේ), සිවිල් ඉංජි., ශ්‍රී ලංකා ඉංජි. ආයතනයේ සාමාජික, MASCE, මඉසේස හි අධ්‍යක්ෂ.

ඒකාබද්ධ තොරතුරු

සමාගමේ නම

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (මඉඋකා)

ලියාපදිංචි කාර්යාලය

415, බෞද්ධාලෝක මාවත,  
කොළඹ 07.

දුර: +94112668800,+94112696217

ෆැක්ස්: +94112687487

ඊමේල්: cecb@slt.lk

වෙබ් අඩවිය: www.cecb.lk

නීතිමය තත්ත්වය

වර්ෂ 1957 අංක 49 දරන රාජ්‍ය කර්මාන්ත සංස්ථා පනතෙහි ප්‍රතිපාදන යටතේ මඉඋකා ස්ථාපිත කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය

ඉංජි. නිහාල් රූපසිංහ මහතා

ඉංජි. එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා

එස්.එම්.එන්.එල්. සේනානායක මහතා

ඉංජි. එස්.එස්. එදිරිවීර මහතා

ඉංජි. රංජිත් ජේමසිරි මහතා

ආචාර්ය එම්.එච්.එම්.පී.යූ. හේරත් මහතා

වසන්ත ඒකනායක මහතා

බැංකුකරුවන්

ලංකා බැංකුව

මහජන බැංකුව

විගණකවරුන්

විගණකාධිපති දෙපාර්තමේන්තුව

අංක 306/72

පොල්දූව පාර,

බත්තරමුල්ල.

